

# වාණිජ ටිරු

වාණිජ විෂයය ගැඹු සිකු අන්තරුල

(අධ්‍යාපන කාර්යාලය - බලන්ගොඩ)

**Economics**

නිපුණතාව 04 :

වෙළඳපාල තුළ නිෂ්පාදන ආයතන තාර්කික ව හැසිරෙන

**නිෂ්පාදන තාක්ෂණය**

අනුගාසකත්වය : සුනිල් රාජපත්ත් මහතා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාණිජ

සම්පත් දායකත්වය : එච්. ඒ. එම් රී හඳුපාන්ගොඩ මයා

ර/ බුද්ධපෙරේන්ති මහා විද්‍යාලය

වාණිජ විෂයන් සඳහා ඉගෙනුම් ආධාරක ගොනු සකසීමේ ව්‍යුපෘතිය

## නිපුණතාව 04 : වෙළඳපාල තුළ නිෂ්පාදන ආයතන කාර්කික ව හැසිරෙන

- ආකාරය හා නිෂ්පාදන සාධක වෙළඳපාල හැසිරීම ගෙවීමෙනය කරයි.
- නිපුණතා මට්ටම 4.1 : ව්‍යාපාර ආයතනයක කෙටි කාලීන හා දිග කාලීන නිෂ්පාදන
- ක්‍රියාවලියේ ස්වරුප විග්‍රහ කරයි.
- කාල්වැඩි සංඛ්‍යාව :- 08
- අපේක්ෂිත ඉගෙනුම් පල :
- ව්‍යාපාර ආයතන හඳුන්වම්න් ඒවායේ විවිධ ස්වරුප පැහැදිලි කරයි.
- යෙදුම් හා නිමැතුම් අතර පවතින සම්බන්ධතාව නිෂ්පාදන ලිඛිතයක් ඇසුරෙන් පැහැදිලි කරයි.
- නිෂ්පාදනයේ කෙටි කාලය හා දිග කාලය අතර වෙනස නිෂ්පාදන ලිඛිතයක් ඇසුරෙන් පැහැදිලි කරයි.
- හින වන ආන්තික එලදා නීතිය අර්ථ දක්වයි.
- හින වන ආන්තික එලදා නීතියේ උපකල්පනය ඉදිරිපත් කරයි.
- හින වන ආන්තික එලදා නීතිය සංඛ්‍යාත්මක ව හා ප්‍රාස්තාරක ව ඉදිරිපත් කරයි.
- කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ මූල නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය යන සංකල්ප අර්ථ දක්වයි.
- මූල නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය සහ ආන්තික නිෂ්පාදනය යන සංකල්ප අතර සම්බන්ධතාව විග්‍රහ කරයි.
- පරිමාණානුකූල එල නීතිය අර්ථ දක්වයි.
- දිග කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩි වන අඩු වන හා ස්ථාවර පරිමාණානුකූල එල තත්ත්වලට බලපාන හේතු විග්‍රහ කරයි.

## 04 - නිෂ්පාදන තාක්ෂණය

තාරකික නිෂ්පාදකයෙකුගේ අරමුණ වන්නේ ලාභ උපරිම කිරීමයි. ඒස දහා සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝගනය කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත යුතුය. මේ සඳහා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් වේ. ඒ අනුව මේ යටතේ නිෂ්පාදන ආයතනයක විවිධ අවස්ථා වලදී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව සහ නිෂ්පාදන පිරිවැයෙහි හැසිරීම පිළිබඳව සලකා බැවේ.

### **නිෂ්පාදන ක්‍රියාවලිය**

නිෂ්පාදන ක්‍රියාවලිය හෙවත් නිෂ්පාදනය යනු කිසියම් තාක්ෂණික කුම්වේදයක් අනුගමනය කරමින් යෙදුවුම් නිමවුම් බවට පරිවර්තනය කරන ක්‍රියාවලියයි. තැනිනම් මිනිස් වුවමනා ඉටු කරනු ලබන හාණ්ඩ හා සේවා බිජි කරලීමේ ක්‍රියාවලියයි.

එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී හාවිතා කරන ඕනෑම දෙයක් යෙදුවුමක් ලෙස හඳුන්වන අතර පරිවර්තන ක්‍රියාවලියේ අවසාන එලය නිමවුම ලෙසද හඳුන්වයි.

### **ස්ථාවර යෙදුවුම් සහ විවලය යෙදුවුම්**

නිෂ්පාදනය සඳහා හාවිතා කරන සම්පත් හෙවත් යෙදුවුම්, නිමවුම් මට්ටම සමග හැසිරෙන ආකාරය මත ප්‍රශේද දෙකකි.

#### **1. ස්ථාවර යෙදුවුම්**

ස්ථාවර යෙදුවුම් යනු නිමවුම් මට්ටම සමග වෙනස් නොවන යෙදුවුම් වේ. මේවා කෙටි කාලයේදී වෙනස් කළ නොහැකි බැවින් කෙටි කාලය තුළ පමණක් දක්නට ලැබේ.

උදා :- ගොඩනැගිලි, පුහුණු ගුමය, යන්තු සූත්‍ර, නිෂ්පාදන තාක්ෂණය

#### **2. විවලය යෙදුවුම්**

නිමවුම් මට්ටම සමග වෙනස්වන යෙදුවුම් විවලය යෙදුවුම් වන අතර මේවා කෙටිකාලයේදී මෙන්ම දිගු කාලයේදී දක්නට ලැබේ.

උදා :- අමුදව්‍ය, ගුමය, යන්තු පහවන කාලය

## නිෂ්පාදන ශ්‍රීතය

නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් හා නිමවුම අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව නිෂ්පාදන ශ්‍රීතය නම් වේ. කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමවුම් ප්‍රමාණය හෝ කිසියම් නිමවුමක් බිජි කිරීමට අවශ්‍ය කරන අවම යෙදවුම් ප්‍රමාණය හෝ එමගින් දැක්වේ.

1. කෙටි කාලීන නිස්පාදන ශ්‍රීතය
2. දිගුකාලීන නිෂ්පාදිත ශ්‍රීතය

නිෂ්පාදන ශ්‍රීතය පහත පරිදි දැක්විය හැකිය.

$$\text{නිමවුම} \quad = \quad f(\text{යෙදවුම})$$

$$Q \quad = \quad f(L, K) \quad L = \text{ගුණාලය} / \quad K = \text{ප්‍රාග්ධනය}$$

## නිෂ්පාදන කාලය

නිෂ්පාදන කාලය යනුවෙන් අදහස් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට හාවිතා කරන යෙදවුම් හා තාක්ෂණය වෙනස් කිරීමට ගතවන කාලයයි. එය නිෂ්චිත ලිත් වර්ෂ හෝ ගිණුම් වර්ෂයකට පෙර දින දුරුගතයකට අනුව තීරණය වන්නක් නොවේ. නිෂ්පාදන ආයතන අදාළ තාක්ෂණය මත තීරණය වන්නයි. මේ නිසා නිෂ්පාදන කාලය ආයතනයේ ස්වභාවය සහ ප්‍රමාණය මත ආයතනයෙන් ආයතනයට වෙනස් වේ.

යෙදවුම් වෙනස් කිරීමට ගතවන කාලය මත නිෂ්පාදන කාලය ප්‍රධාන කොටස් දෙකකි.

1. කෙටි කාලය
2. දිගු කාලය

### 1. කෙටි කාලය - Short Run

නිෂ්පාදන ක්‍රියාවලි යසදහා යොදා ගන්නා ඇතැම් යෙදවුම් (අවම වශයෙන් එක් සාධකයක්වන්) වෙනස් කළ නොහැකි කාල පරිවිෂේෂයයි. එසේත් නැතිනම් නිස්පාදන ආයතනයක් ස්ථාවර යෙදවුම් හා විව්ලා යෙදවුම් සහිතව නිෂ්පාදනයේ නිරත වන කාලයයි. නිෂ්පාදන ආයතනයක් ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන විව්ලා සාධක පමණක් වෙනස් කරමින් නිස්පාදනයේ යෙදී සිරින විට ගුම්ය සහ ක්‍රියාකාරී පැය ගණන වැනි විව්ලාය වෙනස් වේ. එමෙහි නිෂ්පාදනයේ යෙදී සිටින කාලය කෙටි කාලයයි.

## කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය

කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යෙදුවුම් මෙන්ම ස්ථාවර යෙදුවුම් ද දක්නට ලැබෙන බව ඉහතදී අප සාකච්ඡා කළෙමු. ව්‍යාපාර ආයතනයකට කෙටි කාලයේදී තම නිෂ්පාදනය වෙනස්කළ හැකිකේ විවල්‍ය සාධක වෙනස් කිරීමෙන් පමණි. මේ නිසා නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියට පදනම් වන උපකළේපන කිහිපයකි.

- ස්ථාවර යෙදුවුම් පැවතීම.
- සියලුම විවල්‍ය යෙදුවුම් සමඟාතිය වීම.
- නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පැවතීම.

## කෙටිකාලීන නිෂ්පාදන ඕළුතය

කෙටි කාලීන නිෂ්පාදන ඕළුතය යනු කරමාන්ත ගාලාවේ ධාරිතාව හා නිෂ්පාදන ශිල්ප ක්‍රමය නොවෙනස්ව තිබියදී විවල්‍ය යෙදුවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනය සිදු කරන විට යෙදුවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවයි. එය පහත පරිදි නිෂ්පාදනය කළ හැක.

$$Q = f(V_1, V_2, V_3, \dots, V_n, K)$$

$V$  = විවල්‍ය යෙදුවුම්

$Q$  = නිමවුම්

$K$  = ප්‍රාග්ධන උපකරණ

## නිෂ්පාදන ක්‍රියාවලිය තුළ හාටිතා එලදා සංකල්ප

### 01. මුළු නිෂ්පාදිතය, මුළු එලදාව (Total Product - TP)

ස්ථාවර සාධක සමග විවලු සාධක මිශ්‍ර කරමින් නිස්පාදනයේ නිරත වන විට ලැබෙන නිෂ්පාදන ප්‍රතිලිය මුළු එලදාව හෝත් මුළු නිෂ්පාදිතය ලෙස හඳුන්වයි. මෙය හාණේ ඒකක මගින් මතිනු ලැබේ.

### 02. සාමාන්‍ය නිෂ්පාදිතය - සාමාන්‍ය එලදාව (Average Product - AP)

විවලු යෙදුවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණය සාමාන්‍ය එලදාවයි. එය පහත පරිදි ගණනය කෙරේ.

$$\text{සාමාන්‍ය නිෂ්පාදිතය} = \frac{\text{මුළු නිෂ්පාදිතය}}{\text{විවලු යෙදුවුම් ප්‍රමාණය}}$$

$$MP = \frac{\Delta TP}{\Delta L}$$

ඉහත එලදා සංකල්ප යෙදුවුම් හා හැසිරෙන ආකාරය නිදසුනකින් වීමසා බලමු.


හිස්තැන් පුරවන්න			
ගුණය (L)	මුළු නිෂ්පාදිතය (TP)	ආන්තික නිෂ්පාදිතය $\frac{\Delta TP}{\Delta L}$ (MP)	සාමාන්‍ය නිෂ්පාදනය (AP) $A = \frac{TP}{L}$
0	0		
1	2		
2	8		
3	18		
4	32		
5	40		
6	42		
7	42		
8	40		

ඉහත ප්‍රස්තාර වලින් නිරීක්ෂණය වන්නේ මුළු එලදා සාමාන්‍ය එලදා හා අන්තික එලදා වතු වල හැසිරීමයි. ඒ අනුව ඉන් එලඹිය හැකි නිගමන කිහිපයකි. මෙහි L යනු ගුණය නම්,

1. ගුණය සමානුපාතිකව වැඩි කිරීමේදී මුළු එලදාව මුලදී වැඩිවන වේගයෙන් ද, පසුව අඩුවන වේගයෙන් ද වැඩි වී 7 වන ගුමිකයා යෙදුවීමෙන් පසු එය අඩු වීමට පටන් ගනී.

2. ගුමය සමානුපාතිකව වැඩි කිරීමේදී සාමාන්‍යයෙන් එලදාව (AQ) වැඩි වී 5 වන ගුමිකයා යෙදීමෙන් පසු එය අඩු වීමට පටන් ගනී.
3. ගුමය සමානුපාතිකව වැඩි කිරීමේදී ආන්තික එලදාව (MP) වැඩි වී 4 වන ගුමිකයා යෙදීවීමෙන් පසුව එය අඩු වීමට පටන් ගනී.
4. ගුමය 6 සහ 7 එකක වලදී මූල්‍ය එලදාව (TP) උපරිම වන අතර ආන්තික එලදාව (MP) ගුන්‍ය වේ. එනම් 7 වන ගුමිකයා සේවා නියුත්ක්ත කළද මූල්‍ය නිමවුම වැඩි නොවේ.
5. සාමාන්‍ය එලදා (AP) වකුයේ පරීක්ෂණය හරහා ආන්තික එලදා (MP) වකුය පහළ බැසී.

ආන්තික එලදාව හා සාමාන්‍ය එලදාව අතර සම්බන්ධතාව



කෙටි කාලයේදී සාමාන්‍ය එලදා හා ආන්තික වකුයන්හි සැපුවම බලපාන්නේ මූල්‍ය එලදා වකුයේ ස්වරුපයයි. මන්ද සාමාන්‍ය එලදාව හා ආන්තික එලදාව යන දෙකම විෂ්තරන්න කරනුයේ මූල්‍ය එලදාව මගිනි.

සාමාන්‍ය එලදා වකුය මගින් එක් එක් යෙදුවුම මට්ටම වලදී මූල්‍ය එලදාවේ සාමාන්‍යයෙන් ආන්තික එලදා වකුය මගින් එක් එක් යෙදුවුම මට්ටම වලදී TP වකුයේ බැවුමක් නිරුපනය වේ.

$$(MP = \frac{\Delta TP}{\Delta L})$$

ආන්තික එලදා පහළ යන විට AP රේට වඩා අඩු වේගයකින් ඉහළ යයි. එසේ වන්නේ TP අඥිතින් එකතු වන ප්‍රමාණය සියලුම විවලා යෙදුවුම අතර බෙදී යාමේදී එක් විවලා යෙදුවුමකට හිමිවන නිමවුම අඩුවීම නිසාවෙනි. එමෙහි ආන්තික එලදාව පහළ යන විට AP තවදුරටත් ඉහළ ගොස් උපරිමයට ලැඟා වී පසුව MP අඩු වන වේගයට වඩා අඩු වේගයකින් පහළ යයි.

## හිතවන එල නීතිය (විව්ලාස සාධක අනුපාත නීතිය)

ව්‍යාපාර ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර සාධක සමග මිශ්‍ර කරමින් විව්ලාස යෙදුවුම් පමණක් වැඩි කරන විට විව්ලාස යෙදුමේ AP හා MP එක්තරා අවස්ථාවකට පසුව පහළ යාම හිතවන එල නීතිය නම් වේ.

කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය හිත වන එල නීතියට යටත් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සංරෝධක පවතින බැවිනි. එනම් නිෂ්පාදකයාට අවශ්‍ය පරිදි නිෂ්පාදනයට අදාළ සියලු යෙදුවුම් වෙනස් කළ නොහැකි බැවිනි. කිසියම් සාධක ප්‍රමාණයක් ස්ථාවරව තබා ගනිමින් විව්ලාස යෙදුවුම් පමණක් වැඩි කිරීමේදී සාධක අනුපාතය වෙනස් වන අතර එක් විව්ලාස යෙදුවුමකට අයත් ස්ථාවර යෙදුවුම් ප්‍රමාණය සීමා වේ. මේ හේතුවෙන් විව්ලාස යෙදුවුම් වල කාර්යක්ෂමතාව පහත වැරේ.

එවිට විව්ලාස යෙදුවුම් වල ආන්තික එලදාව එක්තරා අවස්ථාවට පසු අඩු වීම නිසා කෙටි කාලයේදී ස්ථාවර යෙදුවුම් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරමට තවදුරටත් විව්ලාස යෙදුවුම් වැඩි කළහොත් විව්ලාස යෙදුවුම් වල ආන්තික එලදාව සාර්ථක වී මූල්‍ය එලදාව පහළ වැට්ටිමට පටන් ගනී. මේ නිසා කෙටි කාලීනව විව්ලාස යෙදුවුම් පමණක් වැඩි කරමින් නිස්පාදනයේ ප්‍රසාරණය කර ගැනීම තරමක් දුෂ්චරය. විව්ලාස යෙදුවුම් වැඩි කරන විට ස්ථාවර යෙදුවුමද වැඩි කැගත හැකි නම් මෙවැනි තත්ත්වයක් උදා නොවේ.

මෙහිදී අවධාරණය කළ යුත්තේ විව්ලාස යෙදුවුම් එලදායිතාවය අඩු වීමට හේතුව අතිරේක විව්ලාස යෙදුවුම් වල ගුණාත්මක තත්ත්වය යුත්තුව වීමක් නිසා නොව විව්ලාස යෙදුවුම් වල කාර්යක්ෂමතාව පහත වැට්ටීම නිසා බවයි.

## අපේක්ෂිත ඉගෙනුම් පල

- කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග අර්ථ දක්වයි.
- කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයහි මූලිකාංග ගණනය කර පෙන්වයි.
- කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයහි මූලිකාංග ලේඛන හා ප්‍රස්ථාර ඇසුරෙන් විග්‍රහ කරයි.
- කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය වතු හා එලදායීතා වතු අතර සම්බන්ධතාව ය විග්‍රහ කරයි.
- දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වතුයෙහි හැසිරීම හා පරිමාණානුකූල එල අතර සම්බන්ධතාව
- විග්‍රහ කරයි.
- පරිමාණනානුකූල පිරිමැසුම් හා නොපිරිමැසුම් අර්ථ දක්වයි.
- පරිමාණනානුකූල පිරිමැසුම් හා නොපිරිමැසුම්වලට හේතු දක්වයි.

## කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය

### (Short Run Production Cost)

කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රීතය තුළ ඇතුළත් ස්ථාවර යෙදුම් හා විවලා යෙදුම් යන යෙදුම් දෙවරුගය මත කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයහි ස්ථාවර හා විවලා ලෙස පිරිවැය වර්ග 2 ක් දක්නට ලැබේ. ආයතනයක කෙටි කාලයේදී දක්නට ලැබෙන පිරිවැය සංකල්ප කිහිපයකි.

- මුළු ස්ථාවර පිරිවැය
- මුළු විවලා පිරිවැය
- මුළු පිරිවැය
- ආන්තික පිරිවැය
- සාමාන්‍ය ස්ථාවර පිරිවැය
- සාමාන්‍ය විවලා පිරිවැය
- සාමාන්‍ය මුළු පිරිවැය

### මුළු ස්ථාවර පිරිවැය (Total Fixed Cost - TFC)

නිමවුම් මට්ටම සමග වෙනස් නොවන පිරිවැය තැකෙහාත් ස්ථාවර පිරිවැය සඳහා දරන පිරිවැය මුළු ස්ථාවර පිරිවැයයි. නිමවුමෙන් ස්වායත්ත වියදමක් වන මෙය නිමවුම ගුනා මට්ටමේ වුවද අනිවාර්යෙන්ම දැරිය යුතු වියදමකි. ස්ථාවර යෙදුම් දක්නට ලැබෙන කෙටි කාලයේදී පමණක් ස්ථාවර පිරිවැය දක්නට ලැබේ. ස්ථාවර පිරිවැය සංරචක කිහිපයකි.

- |                    |  |
|--------------------|--|
| 1. දේපල බඳු        | 5. බලපත්‍ර ගාස්තු                              |
| 2. රස්සනය          | 6. ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවීම්                 |
| 3. ප්‍රාග්ධන ලාභ   | 7. කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති කළමණාකරුවන් |
| 4. කුම ක්ෂය ගාස්තු | හා අධ්‍යක්ෂවරුන්ට ගෙවන වැටුප්                  |

### මුළු විවලා පිරිවැය (Total Variable Cost - TVC)

නිමවුම් මට්ටම සමග වෙනස් වන පිරිවැය තැකෙහාත් සියලුම විවලා යෙදුම් සඳහා දරනු ලබන පිරිවැය මුළු විවලා පිරිවැයයි. නිමවුම වැඩි වන විට මුළු විවලා පිරිවැය ඉහළ යන අතර නිමවුම අඩු වන විට මුළු විවලා පිරිවැය ද අඩු වේ. නිමවුම ගුනා මට්ටමේදී විවලා පිරිවැය ද ගුනා වේ.

අදා :- අමු ඉව්‍ය, ඉන්ධන, ගුමය

## **මුළු පිරිවැය (Total Cost - TC)**

කිසියම් තාක්ෂණ මට්ටමක් හා සාධක මිල පද්ධතියක් යටතේ කිසියම් නිමවුමක් බිජි කිරීමට යන මුළු වියදම වේ. කෙටි කාලයේදී ආයතනයක මුළු පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය හා මුළු විවලා පිරිවැය යන දෙකෙහි එකතුවට සමාන වේ.

$$\text{මුළු පිරිවැය} = \text{මුළු ස්ථාවර පිරිවැය} + \text{මුළු විවලා පිරිවැය}$$

$$TC = TFC + TVC$$

## **ආන්තික පිරිවැය (Marginal Cost - MC)**

නිමවුම එක් එකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැයේ වෙනස් විමයි. නැතහොත් අමතර එකකයක් නිපදවීමට දරන වියදමයි.

## **සාමාන්‍ය ස්ථාවර පිරිවැය (Average Fixed Cost - AFC)**

මුළු ස්ථාවර පිරිවැයෙන් එක් එකකයකට අදාළ වන ප්‍රමාණය භැකිනම් නිමවුම් එකකයක ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැයයි.

$$\text{සාමාන්‍ය ස්ථාවර පිරිවැය} = \frac{\text{මුළු ස්ථාවර පිරිවැය}}{\text{නිමවුම් ප්‍රමාණය}}$$

$$AFC = \frac{TFC}{Q}$$

## **සාමාන්‍ය විවලා පිරිවැය (Average Variable Cost - AVC)**

මුළු විවලා පිරිවැයෙන් එක් එකකයකට අදාළ වන ප්‍රමාණය නැතිනම් නිමවුම් එකකයක විවලා පිරිවැය සාමාන්‍ය විවලා පිරිවැයයි.

$$\text{සාමාන්‍ය විවලා පිරිවැය} = \frac{\text{මුළු ස්ථාවර පිරිවැය}}{\text{නිමවුම් ප්‍රමාණය}}$$

$$AVC = \frac{TVC}{Q}$$

## සාමාන්‍ය මුළු පිරිවැය (Average Total Cost - ATC)

මුළු පිරිවැයන් එක් ඒකකයකට අදාළ වන ප්‍රමාණය නැතහොත් නිමවුම් ඒකකයක පිරිවැයයි. ඒකක පිරිවැය ලෙසද හැඳින්වෙන මෙය පහත ක්‍රම වලටද හැඳින්විය හැකිය.

$$\text{සාමාන්‍ය මුළු පිරිවැය} = \text{සාමාන්‍ය ස්ථාවර පිරිවැය} + \text{සාමාන්‍ය විවල්‍ය පිරිවැය}$$

$$ATC = ATC + AVC$$

$$\text{සාමාන්‍ය මුළු පිරිවැය} = \frac{\text{මුළු මුළු පිරිවැය}}{\text{මුළු නිමවුම් ප්‍රමාණය}}$$

$$ATC = \frac{TFC}{Q}$$

නිමවුම Q	මුළු ස්ථාවර පිරිවැය TFC	මුළු විවල්‍ය පිරිවැය TVC	මුළු පිරිවැය $TC = TFC + TVC$	ආන්තික පිරිවැය MC $\frac{\Delta TC}{\Delta Q}$	සාමාන්‍ය ස්ථාවර පිරිවැය AFC $\frac{TFC}{Q}$	සාමාන්‍ය විවල්‍ය පිරිවැය AVC $\frac{TVC}{Q}$	සාමාන්‍ය මුළු පිරිවැය ATC $\frac{TC}{Q}$
0	30	0					
1	30	10					
2	30	16					
3	30	18					
4	30	26					
5	30	40					
6	30	60					
7	30	89					

ඉහත ක්‍රියාකාරකම අනුව,

01. TFC මගින් නිමවුම් ප්‍රමාණය හා මුළු ස්ථාවර පිරිවැය අතර සම්බන්ධතාව නිරුපතය කරයි. මෙහිදී මුළු ස්ථාවර පිරිවැය (TFC) හා නිමවුම් මට්ටම අතර සම්බන්ධතාවක් නොමැති බැවින් රු. 30 න් ආරම්භ වී ප්‍රමාණ අක්ෂයට සමාන්තර සරල රේඛාවක් ලෙස ගමන් කරයි.

02. නිමවුම් ප්‍රමාණය හා මුළු විවලු පිරිවැය අතර පවතින සම්බන්ධතාව TVC වකුය මගින් පෙන්නුම් කෙරෙන අතර TVC වකුය මූල ලක්ෂයෙන් ආරම්භ වී මුලදී අඩු වේයෙකින් ද, පසුව වැඩි වන වේයෙකින් ද ඉහළ යයි.

03. නිමවුම් ප්‍රමාණය හා මුළු ස්ථාවර පිරිවැය අතර පවතින සම්බන්ධතාවය මුළු පිරිවැය වකුයෙන් නිරුපනය කෙරෙන අතර එය රු. 30 ආරම්භ වී TVC වකුයට සමාන පරතරයක් සහිතව ඉහළට ගමන් කරයි. ඕනෑම නිමවුම් මට්ටමකදී TC හා TVC වකු අතර වෙනසින් දුක්වෙන්නේ මුළු ස්ථාවර පිරිවැයයි.

ඉහත ප්‍රස්ථාර සටහන අනුව

01. සාමාන්‍ය ස්ථාවර පිරිවැය (AFC) වකුය සාපුකෝණාකාර බහුවලයක හැඩය ගනී.

❖ ඕනෑම නිමවුම් මට්ටමකින් එට අදාළ AFC ගුණ කිරීමේදී ලැබෙන අගය ස්ථාවර වීම තීව් හේතුව වේ. කෙටි කාලයේදී මුළු ස්ථාවර පිරිවැය වෙනස් තොවන නිසා නිමවුම් ක්‍රමයෙන් වැඩි කරන විට එක් ඒකකයකට දුරීමට සිදුවන ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වේ.

02. සාමාන්‍ය විවලු පිරිවැය (AUC) වකුය ඉංග්‍රීසි "U" අක්ෂරයේ හැඩය ගනී.

❖ නිමවුම් ක්‍රමයෙන් වැඩි කරන විට කෙටි කාලීන සාමාන්‍ය විවලු පිරිවැය මුලදී අඩු වී අවම අගයකට පැමිණ නිමවුම් තවදුරටත් වැඩි කිරීමේදී ක්‍රමයෙන් වැඩිවේ.

03. සාමාන්‍ය මුළු පිරිවැය (ATC) වකුය ඉංග්‍රීසි "U" අක්ෂරයේ හැඩය ගනී.

❖ නිමවුම් ක්‍රමයෙන් වැඩි වන විටදී මුලදී කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය අඩු වී පසුව ඉහළ යයි. ATC වකුය AVC වකුයට ඉහළින් පිහිටන අතර එම පරතරයෙන් AFC දුක්වේ. නිමවුම් වැඩිවෙත්ම එම පරතරය ක්‍රමයෙන් අඩු වේ. මෙයට හේතුව වන්නේ AFC අගය අඩු වීමයි.

04. ආන්තික පිරිවැය (MC) වකුය ඉංග්‍රීසි "U" හැඩය ගනී.

❖ ආන්තික පිරිවැය වකුය ඉහළට ගමන් කරනුයේ AVC හා ATC වකු වල අවම ලක්ෂයන් හරහාය.

05. ATC" AVC හා MC යන වකු ඉංග්‍රීසි "U" හැඩය ගනුයේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හින්වන එල නීතියට යටත් වන බැවිනි.

## හිනවන එලදා නීතිය හා කෙටි කාලීන පිරිවැය අතර සම්බන්ධතාවය

හිනවන එලදා නීතියෙන් ප්‍රකාශ කෙරෙන්නේ කෙටි කාලයේදී ස්ථාවර යෙදුවුම් සහිතව නිෂ්පාදනයේ යෙදි සිටින ආයතනයක විවලු යෙදුවුම් පමණක් වැඩි කිරීමේදී ආන්තික හා සාමාන්‍ය එලදාව මූලදී වැඩි වී ක්‍රමයෙන් උපරිම අගයකට ලතා වී පසුව පහළ වැටෙන බවය.

සාමාන්‍ය විවලු පිරිවැය වකුය සාමාන්‍ය එලදා වකුයේද, ආන්තික පිරිවැය වකුය ආන්තික එලදා වකුයේ ද ප්‍රතිච්‍රිත්‍යාපක් වේ. එලදායිතාව ඉහළ යාමක් මගින් නිෂ්පාදන පිරිවැය අඩු වීමක්ද එලදායිතාව පහළ යාමක් මගින් නිෂ්පාදන පිරිවැය වැඩි වීමක් නිරුපනය කෙරේ.

ල් අනුව විවලු යෙදුවුම් වැඩි කිරීමේදී මූලදී විවලු යෙදුවුමේ ආන්තික හා සාමාන්‍ය එලදාව ඉහළ නගිමින් පවතින නිසා ආන්තික පිරිවැය හා සාමාන්‍ය විවලු පිරිවැය පහළ වැටෙ. පසුව තවදුරටත් විවලු යෙදුවුම් වැඩි කිරීමේදී විවලු යෙදුවුම් ආන්තික හා සාමාන්‍ය එලදාව හින වන බැවින් ආන්තික හා සාමාන්‍ය පිරිවැය ඉහළ නැති.

එබැවින් කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක සාමාන්‍ය විවලු පිරිවැය හා ආන්තික පිරිවැය වකු ඉංග්‍රීසි "U" අකුරක හැඩිය ගන්නේ හින වන එලදා නීතිය නිසාය.

ආන්තික පිරිවැයට ඇතුළත් වන්නේ විවලු පිරිවැය පමණක් බව ඔවුන් කිරීම

$$\Delta TC = \Delta TFC + \Delta TVC$$


බැවින්

$$MC = \frac{\Delta TFC}{\Delta Q} + \frac{\Delta TVC}{\Delta Q}$$

$\Delta TFC = 0$  නිසා

$$MC = 0 + \frac{\Delta TVC}{\Delta Q}$$

$$\therefore MC = \frac{\Delta TVC}{\Delta Q}$$



MP සහ MC අතර සම්බන්ධතාව

- ❖  $x$  සිට  $y$  දක්වා → ආන්තික එලදාව වැඩිවන විට ආන්තික පිරිවැය අඩුවේ.
- ❖  $y$  සිට  $z$  දක්වා → ආන්තික එලදාව අඩුවන විට ආන්තික පිරිවැය වැඩිය.
- ❖  $y$  හිදී → ආන්තික එලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ.

## AP හා AVC අතර සම්බන්ධතාව

- ❖ Aසිට ය දක්වා → සාමාන්‍ය එලදාව වැඩිවන විට සාමාන්‍ය විවලා පිරිවැය අඩුවේ.
- ❖ ය හිදී → සාමාන්‍ය එලදාව උපරිම වන විට සාමාන්‍ය විවලා පිරිවැය ගුනා වේ.
- ❖ ය 0 පසු → සාමාන්‍ය එලදාව අඩු වන විට සාමාන්‍ය විවලා පිරිවැය වැඩි වේ.

පිරිවැය සංකල්පය	සංකේතය	සම්කරණය
මුළු පිරිවැය (Total Cost)	TC	$TC = TFC + TVC$ $TC = ATC \times Q$
මුළු විවලා පිරිවැය (Total Variable Cost)	TVC	$TVC = TC - TFC$ $TVC = AVC \times Q$
මුළු ස්ථාවර පිරිවැය (Total Fixed Cost)	TFC	$TFC = TC - TVC$ $TVC = AFC \times Q$
සාමාන්‍ය මුළු පිරිවැය (Average Total Cost)	ATC	$ATC = AFC + AVC$ $ATC = \frac{TC}{Q}$
සාමාන්‍ය විවලා පිරිවැය	AVC	$AVC = ATC - AFC$ $AVC = \frac{ATC}{Q}$
සාමාන්‍ය ස්ථාවර පිරිවැය	AFC	$AFC = \frac{TFC}{Q}$ $AFC = ATC - AVC$
අන්තික පිරිවැය	MC	$MC = \frac{\Delta TVC}{\Delta Q}$ $MC = \frac{\Delta TC}{\Delta Q}$

## දිගු කාලය (Long Run)

### දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය (Long Run Production Process)

කෙටි කාලයේදී ස්ථාවරව පැවති සාධක ද වෙනස් කිරීමට ප්‍රමාණවත් වන කාල දිගු කාලයයි. එනම් මෙතුවක් ස්ථාවරව පැවති ස්ථාවර යෙදුවුම් ද විවල්‍ය යෙදුවුම් බවට පත් වී සියලු යෙදුවුම් විවල්‍ය යෙදුවුම් වන කාලයයි. ව්‍යාපාර ආයතනයක දිගු කාලයේදී කෙටි කාලයේ මෙන් යෙදුවුම් දෙවරුගයක් දක්නට නොලැබේ. ඇත්තේ විවල්‍ය යෙදුවුම් පමණි.

එයට හේතුව කෙටි කාලයේදී නිෂ්පාදනය වැඩි කිරීමට බලපෑ සංරෝධක ඉවත් වීමට පටන් ගැනීමයි. මෙහිදී නිෂ්පාදකයාට, නිෂ්පාදනය ප්‍රසාරණය කිරීම සඳහා පුළුල් ඉඩ ප්‍රස්තාවක් ලැබේ. වඩාත් තමයිලි ස්වරුපයක් ගන්නා මෙම කාලයේදී නව ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමක් හෝ ආයතනය සිය බාරිතාව ප්‍රසාරණය වීමක් සිදු වේ. එනම් නියමිත තාක්ෂණික තත්ත්වයක් යටතේ නව කර්මාන්තකාලා ඉදිකිරීම, අලුතින් යන්තු සූත්‍ර මිලදී ගැනීම හා ස්ථාපිත කිරීම දැකිය හැක. දිගු කාලය කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වූවකි.

### දිගු කාලීන නිෂ්පාදන ලිඛිතය

දිගු කාලයේදී සියලුම යෙදුවුම් විවල්‍ය යෙදුවුම් බවට පත්වන බැවින් නිමවුම් මට්ටම හා විවල්‍ය යෙදුවුම් අතර පවත්නා වූ තාක්ෂණික සම්බන්ධතාව දිගු කාලීන නිෂ්පාදන ලිඛිතය නම වේ.

$$Q = f (V_1, V_2, V_3, \dots, V_n)$$

මෙහි  $V_1, V_2, V_3, \dots, V_n$  යනු විවල්‍ය සාධක වේ.

දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනයක් පරීමාණානුකූල එල නීතියට යටත් වේ.

### පරීමාණානුකූල එල නීතිය (Law of Return to Scale)

දිගු කාලයේදී සියලුම යෙදුවුම් වෙනස් කරන විට මූල නිෂ්පාදනය හෙවත් එලදාව හැසිරෙන ආකාරයට පරීමාණානුකූල එල නීතිය යටතේ පෙන්නුම් කෙරේ. එනම් යෙදුවුම් කිසියම් ප්‍රතිගතයකින් වැඩි කළ විට නිමවුම් වෙනස් කරන ආකාරය මෙම නීතියෙන් පෙන්නුම් කෙරේ. පරීමාණානුකූල එල ආකාර 3 කි.

01. වැඩි වන පරීමාණානුකූල එල
02. ස්ථාවර පරීමාණානුකූල එල
03. අඩු වන පරීමාණානුකූල එල

## ව�ඩිවන පරිමාණානුකූල එල

දිගු කාලයේදී සියලුම යෙදුවුම් ව�ඩිකළ ප්‍රතිගතයට වඩා ව�ඩි ප්‍රතිගතයකින් නිමවුම ව�ඩි වෙනම එය ව�ඩිවන පරිමාණානුකූල එල වේ. නැතිනම් ආයතනයේ පරිමාව කිසියම් අනුනතයකින් ව�ඩි කිරීමේදී මූල් නිමවුමට අලුතින් එකතු වන හොතික කිමවුම් ප්‍රමාණය රේට වඩා ව�ඩි අනුපාතයකින් ඉහළ යාමත් ය.

නිෂ්පාදන පරිමාව විභාල වීමත් සමග කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යෙදුවුම් ප්‍රමාණයේ සැකලිය යුතු පිරිමැස්මක් ඇති කර ගැනීමට හැකි වීම නිසා ව�ඩි වන පරිමාණානුකූල එල බිජි වේ.

## ව�ඩිවන පරිමාණානුකූල එල ඇති වීමට හේතු

- ❖ නිෂ්පාදන සාධක වල පවතින අභාපනත්වය ගුණය හේතුන් තොබේදිය හැකි යෙදුවුම් තිබේම.
- ❖ ගුම විභාගනය තුළින් විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමේ හැකියාව.
- ❖ යන්තු භාවිත කිරීමේ හැකියාව
- ❖ එක් වරක් පමණක් දැඩිමට සිදුවන පිරිවැයක් තිබේම.
- ❖ ඇතැම් යෙදුවුම් වල පවතින ජ්‍යාමිතික ලක්ෂණ.

උදා :- වර්ගථලයවැඩි වීමට වඩා පරිමාව ව�ඩිවීමේ මූලධර්මය

## ස්ථාවර පරිමාණානුකූල එල

දිගු කාලයේදී සියලුම යෙදුවුම් ව�ඩි කළ ප්‍රතිගතයට සමාන ප්‍රතිගතයකින් නිමවුම ව�ඩි වෙනම ස්ථාවර පරිමාණානුකූල එල හට ගනී. නැතිනම් ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් ව�ඩි කිරීමේදී මූල් නිමවුමට අවශ්‍ය එකතු වන හොතික නිමවුම් ප්‍රමාණයද එම අනුපාතයන්ම ඉහළ යාමය.

## අඩුවන පරිමාණානුකූල එල

දිගු කාලයේදී සියලු යෙදුවුම් ව�ඩිකළ ප්‍රතිගතයට වඩා අඩු ප්‍රතිගතයකින් නිමවුම වර්ධනය වේ නම් එය අඩුවන පරිමාණානුකූල එල වේ. නැතිනම් ආයතනයේ පරිමාව කිසියම් අනුපාතයකින් ව�ඩි කිරීමේදී මූල් නිමවුමට අවශ්‍ය එකතුවන හොතික නිමවුම් ප්‍රමාණය රේට වඩා අඩු අනුපාතයකින් ව�ඩි වීමයි.

## අඩුවන පරිමාණානුකූල ඇති වීමට හේතු

### - සම්පත් හින වීම

නිෂ්පාදන ආයතනය සිය බාරිතාව ප්‍රසාරණය විමෙමිදි ආයතනකය සතු සම්පත් භාවිතයත් සමග හිනවීමේ අවධානමකට මුහුණ දේ. එවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස එලදායිතාව පහළ වැට් නිෂ්පාදනය අකාරයක්ම වනු ඇත.

### - ආතතිය

එකම කාර්යයක දීර්ශකාලීනව තිරත වීම නිසා කළකට පසුව ඒ පිළිබඳව කෙනෙකුගේ උතන්දුව, ආගාව හා තාප්තිය හින වී එලදායිතාව කුමයෙන් අඩුවිය හැක.

### - කළමණාකරණයේ හා සම්බන්ධිකරණයේ ගැටළු

ව්‍යාපාර ආයතනවේ පරිමාව විශාලවත්ම වැඩි කළමණාකරුවන්ගේ කාර්යභාරය හා වගකීම වැඩි වන අතර ව්‍යවසායකත්ව සම්බන්ධිකරණය හා තොරතුරු භුවමාරුව නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් පරිපාලනය හා කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටළු ඇති වී එලදායිතාව අඩු විය හැක.

යෙදවුම්	මුළු නිමවුම්	අවස්ථාව
1 2 3 4 5 6 7	10 30 60 80 100 115 125	වැඩිවන පරිමාණානුකූල සමාන පරිමාණානුකූල සමාන පරිමාණානුකූල අඩුවන පරිමාණානුකූල
100% 50% 33.3% 25% 20% 16.6%	200% 100% 33% 25% 15% 4.3%	


## දිගු කාලීන නිෂ්පාදන පිරිවැය (Long Run Production Cost)

දිගු කාලීන මුළු පිරිවැයෙන් එක් ඒකකයකට අදාළ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය (RAC) නම් වේ. එහිදී ආයතනයක දිගු කාලයේ දී සියලුම යෙදුම් විවල්‍ය යෙදුම් බවට පත්වන තිසා දිගු කාලයේදී නිෂ්පාදන ආයතන වලට තම ධාරිතාව අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට අවස්ථාව පවතී.

දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැයට අමතරව දිගු කාලීන සාමාන්‍ය පිරිවැය හා දිගු කාලීන ආන්තික පිරිවැය ලෙසින් අවස්ථා 3 ක් දක්නට ලැබේ. එහෙත් දිගු කාලයේදී ව්‍යාපාර ආයතනයකට ඉතා වැදගත් වන්නේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය හා ආන්තික පිරිවැයයි.

## දිගු කාලීන සාමාන්‍ය පිරිවැය (Long Run Average Cost)

දිගු කාලීන මුළු පිරිවැයෙන් එක් ඒකකයකට අදාළ වන ප්‍රමාණය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය ලෙස ඉහතදී අප හඳුනා ගත්තේමු. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වකුය වඩාත් පැතැලි ඉංග්‍රීසි "U" හැඩිය ගතී. එයට හේතුව වන්නේ දිගු කාලයේ දී නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය කිරීමත් සමග නිෂ්පාදන ආයතන පරිමාණානුකූල පිරිමැසුම් හා නොපිරිමැසුම් වලට මුහුණ දීමයි.



පිරිමැසුම් පවතින ප්‍රදේශයේදී සාමාන්‍ය පිරිවැය පහළට බැඳුම් වන අතර නොපිරිමැසුම් පවතින ප්‍රදේශයේදී සාමාන්‍ය පිරිවැය වකුය ඉහළට බැඳුම් වේ. ස්ථාවර එල පවතින ප්‍රදේශයේ සාමාන්‍ය පිරිවැය වකුය පැතැලි ස්වභාවයක් ගතී.

"දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අවම ගවන, අඩුම නිමවුම් ප්‍රමාණය  $Q_1$  වේ. මෙම නිමවුම් මට්ටම, අවම ප්‍රසස්ථ ධාරිතාව හෙවත් ප්‍රසස්ථ ධාරිතාව සහිත නිමවුම් මට්ටම ලෙස හඳුන්වයි."

## පරිමාණානුකූල පිරිමැසුම්

දිගු කාලයේදී ආයතනයක පරිමාව ප්‍රසාරණය කරන විට දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැයේ පහත වැට්ටීම කෙරෙහි බලපාන සාධක වේ. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වතුය පහළට යොමන් කරනුයේ පරිමාණානුකූල පිරිමැසුම් නිසාය. පරිමාණානුකූල පිරිමැසුම් බිජිවිය හැකි ආකාර 2 කි.

1. අභ්‍යන්තර පිරිමැසුම්

2. බාහිර පිරිමැසුම්

## අභ්‍යන්තර පිරිමැසුම්

ආයතනයක පරිමාණය විශාල වන විට එම ආයතනය තුළින්ම අභ්‍යන්තර වශයෙන් පිරිවැය පහළ යාමට හේතු වන සාධක මේ නමින් හැඳින්වේ. එවැනි සාධක කිහිපයක් පහතින් වේ.

01. ධාරිතාව විශාල වීම නිසා හටගන්නා කාස්පැනික පිරිමැසුම් - මුර්ත පිරිමැසුම් ලෙසද මේවා හැඳින්වේ.
02. කළමණාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්
03. අලේවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්
04. අවදානම දුරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්
05. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්

## බාහිර පිරිමැසුම්

ව්‍යාපාර ආයතනයක් සිය ආයතනයේ අයිති කර්මාන්තය ප්‍රසාරණය නිසා හෝ සමස්ථ ආර්ථික ක්මයේම ප්‍රසාරණය නිසා හෝ සමස්ථ ආර්ථික ක්මයේම ප්‍රසාරණය නිසා හෝ ආයතනයක පිරිවැය පහළ යාමට බලපාන සාධක බාහිර පිරිමැසුම් වේ. බාහිර පිරිමැසුම් ලබාදෙන සාධක කිහිපයකි.

01. කර්මාන්තය දියුණු වන විට එම කර්මාන්තය සඳහා අවශ්‍ය වන ගුම්ය, අමු ද්‍රව්‍ය හා යන්තු සූතු පිළිබඳ වෙළෙඳපොල වඩාත් සංවිධානත්මක වීම හේතුවෙන් ඒවා පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ලබා ගැනීමට හැකියාව ලැබේම.
02. කර්මාන්තය වඩාත් දියුණු වන විට විවිධ නිෂ්පාකයන් එකිනෙකා අතර අදහස් තුම්බාරු කර ගැනීම නිසා නිෂ්පාදන ක්මවේද දියුණු වීම.
03. අර්ථ ක්මය දියුණු වීම නිසා ප්‍රවාහනය, සන්නිවේදනය, මූල්‍ය වෙළෙඳපොල, ගුම වෙළෙඳපොල ආදිය දියුණු වීම නිසා ආයතනයකට පිරිමැසුම් ලබාගත හැකි වීම.

## **පරිමාණානුකූල නොපිරිමැසුම්**

දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් ප්‍රසාරණය කරන විට දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය ඉහළ යාමට බලපාන සාධක වේ. LRAC වකුය ඉහළ යෙදුයේ පරිමාණානුකූල නොපිරිමැසුම් නිසාය. මේවාද අභ්‍යන්තර හා බාහිර නොපිරිමැසුම් වශයෙන් කොටස් 2 කි.

### **01. අභ්‍යන්තර නොපිරිමැසුම්**

ආයතනයක නිමවුම් දිගින් දිගටම ප්‍රසාරණය කරගෙන යාමත් සමග එහි ප්‍රසස්ථි ධාරිතාවයෙන් පසුව පිරිවැය කුමයෙන් ඉහළ යාමට බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක මින් අදහස් වේ.

ලදා :- අධික ගුම විභාජකනය හේතුවෙන් ඇතිවන පටු ගුම විශේෂිකරණය නිසා සේවක ආතතිය පහළ යාම

ආයතනයේ පරිමාව විශාල වීමත් සමග සම්බන්ධීකරණය දුෂ්කර වීමෙන් කළමණාකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂම විම.

### **02. බාහිර නොපිරිමැසුම්**

ආයතනයට පරිබාහිරව ක්‍රියාත්මක වී ආයතනයේ පිරිවැය ඉහළ යාමට බලපාන සාධක වේ.

ලදා :- කර්මාන්තය ප්‍රසාරණය වීම සමග බඳු පැනවීම හා නිෂ්පාදන සාධක වලට ඇති ඉල්ලම ඉහළ ගොස් නිෂ්පාදන සාධක වල මිල ඉහළ යාම.

## සජු පිරිවැය (මූල්‍ය පිරිවැය)

නිෂ්පාදන ක්‍රියාවලි යසදහා ආයතනය විසින් පිටතින් මිලදී ගත් යෙදුවුම් සඳහා වැයකරන මුදල් ඒකක ප්‍රමාණය සඡු පිරිවැයයි. නැතිනම් ආයතනය විසින් පිටතින් ලබාගැනීම් නිෂ්පාදන සම්පත් වල ආච්ඡලීක පිරිවැයයි.

උදා :- සේවක වැටුප්

අමුණුව්‍ය මිලයට ගැනීම.

විදුලිය, ජලය වැනි වියදුම් සඳහා කරන ගෙවීම්

ණය පොලිය

ප්‍රත්‍යාශ්‍ය පිරිවැය, දායා පිරිවැය, ප්‍රකාශිත පිරිවැය යන නම් වලින් ද මෙය හඳුන්වයි.

## වතු පිරිවැය (ආරෝපිත පිරිවැය/ ගම්‍ය පිරිවැය)

නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරගතු ලබන ආයතන යසතු නිෂ්පාදන සම්පත් වල ආච්ඡලීක පිරිවැය වකු පිරිවැයයි. මේවා සත්‍ය වගයෙන් මුදලින් දරා නොමැති පිරිවැයකි. ආයතනය තමන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදුවූ විට ඒස් අහා මූල්‍යමය ගෙවීමක් සිදු නොවුවද එම සම්පත් වෙනත් එලදා කටයුත්තක යෙදුවීමේ නැකියාවක් ඇත්තම් එම සම්පත් වල ආච්ඡලීක පිරිවැයක් පවතී. එනිසා ඒවායේ ආච්ඡලීක පිරිවැය ගණනය කර වකු පිරිවැයක් ලෙස නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කළ යුතුය.

වතු පිරිවැයට ඇතුළත් වන පිරිවැය සංරචක කිහිපයකි.

## අහිමිවන පොලී ආදායම - (ප්‍රාග්ධන ආච්ඡලීක පිරිවැය)

ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් රේඛ භෞදම විකල්පය වෙනුවෙන් ආයෝජනය කළේ නම් එයින් ලබාගත හැකිව තිබූ ආදායමයි.

## ශ්‍රමයේ ආච්ඡලීක පිරිවැය ( අහිමිවන වැටුප් ආදායම)

අයිතිකරුගේ අහිමිවන ආයෝජනයේ යොදවන්නේ නැතිව රේඛ භෞදම විකල්පයේ යෙදුවයේ නම් (වෙනත් රැකියාවක නිරත වූයේ නම්, එමගින් ඉහැයිමට හැකිව තිබූ ආදායමයි).

## ප්‍රාමාණික ලාභය

ආයතනයක හිමිකරුවා බොහෝ විට නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ව්‍යවසායකත්ව ක්‍රියාවලිය සහයන ව්‍යාපාරයට යොදවා ඇති ව්‍යවසායකත්ව සම්පත් විකල්ප නිෂ්පාදන කටයුත්තක යෙදුවුයේ නම් එයින් සහයාගත හැකිව තිබූ ඉහැයිමයි.

## ආර්ථික ක්ෂය වීම්

යම් දෙන ලද කාලයක් තුළ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපොල වට්නාමෙහි සිදුවන පහළ බැසීම වේ.

ආර්ථික ක්ෂය වීම් = වසර මුල ප්‍රාග්ධන වත්කම් වල - වසර අග ප්‍රාග්ධන වත්කම් වල  
වෙළඳපොල මිල වෙළඳපොල මිල

## අහිමිවන බදු කුලී ආදායම

ව්‍යාපාරයට යොදවා ඇති අයිතිකරුට අයත් දේපොල එම ව්‍යාපාරයට යෙදුවීම වෙනුවට වෙනත් භාවතාවක යෙදුවුයේ නම් එයින් උපයා ගත හැකිව තිබූ දේපොල ආදායමයි.

## ගණකාධිකරණ පිරිවැය සහ ආර්ථික පිරිවැය

ගණකාධිකරණ පිරිවැය යනු ගිණුමිකරණ ක්ෂය ඇතුළු නිෂ්පාදන ආයතනයක් විසින් මුදල් ගෙවා පිටතින් මිලදී ගනු ලබන යෙදුවුම වල පිරිවැය හෙවත් සාපුරු පිරිවැයයි.

ගණකාධිකරණ පිරිවැය = සාපුරු පිරිවැය + ගණකාධිකරණ ක්ෂය

## ආර්ථික පිරිවැය

නිෂ්පාදන ක්‍රියාවලියේදී කැපකරනු ලබන සියලුම ආර්ථික සම්පත් වල ආවස්ථීක පිරිවැයයි. ඒ තුළ භාණ්ඩ භා සේවා නිෂ්පාදනය කිරීමේදී දරනු ලබන සාපුරු පිරිවැය සහ වතු පිරිවැය යන දෙකම ඇතුළත් වේ. එබැවින් ආර්ථික පිරිවැය ආවස්ථීක පිරිවැයට සමාන වේ.

## හිළුන පිරිවැය / යටකළ පිරිවැය (Sunk Cost)

අතිකයේදී දරණ ලද නිෂ්පාදන පිරිවැය වර්තමානයේදී ආපසු ලබා ගත නොහැකි නම් එවැනි පිරිවැය යටකළ හෙවත් ගිලුනු පිරිවැයක් ලෙස හැඳින්වේ.

ගිලුනු පිරිවැය දැනටමත් දරා ඇති බැවින් වර්තමානයේ තීරණ ගැනීමේදී සැලකිල්ලට නොගන්නා පිරිවැයකි. එනම් මෙය ආවස්ථීක පිරිවැයක් ලෙස නොසැලකේ. ගිලුන පිරිවැය සැලකිල්ලට නොගන්නේ ඒ පිළිබඳ නිෂ්පාකයෙකුට කළ හැකි කිසිවක් නොමැති නිසාය.

උදා :- ආපන ගාලාවක සූපවේදීයක රු. 100000 ක වියදුම්න් නව ආහාර වට්ටෝරුවක් සොයා ගන්නේ යැයි සිතමු. මෙම ආහාර වට්ටෝරුව වෙළඳපාලට නිකුත් කරන්නේද? තැද්ද? තීරණයට ඒම සූපවේදීය නව සොයා ගැනීමට හා අත්හදා බැලීමට දරණ ලද ඉහත පිරිවැය නොසලකා හරි. මන්ද එය දැනටමත් දරා ඇති යටකළ පිරිවැයක් නිසා බැවිනි.

## අයහාරය

### Revenue

#### 01. මුළු අයහාරය (Total Revenue - TR)

මුළු අයහාරය යනු තම නිමවුම වෙළඳපොලේ අලෙවි කිරීමෙන් ආයතනය උපයා ගන්නා මුදල් ප්‍රමාණයයි. අලෙවිකරණ භාණ්ඩ ප්‍රමාණය (Q) භාණ්ඩයේ මිලන් (P) ගුණ කළ විට මුළු අයහාරය ලැබේ.

$$\text{මුළු අයහාරය} = \text{අලෙවි භාණ්ඩ ප්‍රමාණය} \times \text{මිල}$$

$$TR = Q \times P$$

#### 02. සාමාන්‍ය අයහාරය (AR)

එක් ඒකකයක් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම ප්‍රමාණයයි. සාමාන්‍ය අයහාරය සැම විටම මිලට සමාන වේ. ( $AR = P$ )

$$\text{සාමාන්‍ය අයහාරය} = \frac{\text{මුළු අයහාරය}}{\text{අලෙවි ඒකක ප්‍රමාණය}}$$

$$AR = \frac{TR}{Q}$$

$$AR = \frac{P \times Q}{Q} \quad (TR = P \times Q \text{ නිසා})$$

$$AR = P$$

#### 03. ආන්තික අයහාරය (Marginal Revenue - MR)

අලෙවිකරණ භාණ්ඩ ප්‍රමාණය එක් ඒකකයකින් වැඩි කරන විට ආයතනයේ මුළු අයහාරය හෙවත් අලෙවි ආදායමට අලුතින් එකතු වන ප්‍රමාණ ආන්තික අයහාරයයි.

$$\text{ආන්තික අයහාරය} = \frac{\text{මුළු අයහාරයේ වෙනස}}{\text{අලෙවි ඒකක ප්‍රමාණයේ වෙනස}}$$

$$MR = \frac{\Delta TR}{\Delta Q}$$

ඩිස්ත්‍රික් පුරවන්න				
මිල (P)	විකුණුම ප්‍රමාණය (Q)	මුළු අයහාරය $P \times Q = TR$	ආන්තික අයහාර $\frac{\Delta TR}{\Delta Q}$	සාමාන්‍ය අයහාරය (P) AR
10	2500			
20	2000			
30	1500			
40	1000			
50	25000			

## ලාභය හෝ අලාභය

මුළු අයහාරය හා මුළු පිරිවැය අතර වෙනස ලාභය හෝ අලාභය ලෙසස ඇලකේ. මුළු අයහාරයෙන් මුළු පිරිවැය අඩු කළ විට ලැබෙන ගේෂය දන නම් ලාභයක් ද ලැබෙන ගේෂය සෑණ නම් අලාභයක් ද වේ. ආර්ථික විද්‍යාවේදී හා ගණකාධිකරණයේදී ලාභ හා අලාභ සංකල්පය නිර්වචනය කරනුයේ එකිනෙකට වෙනස් ආකාරයට වේ.

$$\text{ලාභය/ අලාභය} = \text{මුළු අයහාරය} - \text{මුළු පිරිවැය}$$

$$\pi = TR - TC$$

## ගණකාධිකරණ ලාභය සහ ආර්ථික ලාභය

### ගණකාධිකරණ ලාභය

ව්‍යාපාර ආයතනයක මුළු අය හාරයෙන් ගණකාධිකරණ පිරිවැය අඩු කළ පසු ලැබෙන ගේෂය ගණකාධිකරණ ලාභයයි. මෙහිදී වතු පිරිවැය සැලකිල්ලට නොගනී.

$$\text{ගණකාධිකරණ ලාභය} = \text{මුළු අයහාරය} - \text{ගණකාධිකරණ පිරිවැය} (\text{ගණකාධිකරණ පිරිවැය ක්ෂයවේම})$$

$$\pi_{Acc} = TR - Cost_{Acc}$$

මුළු අයහාරයට වඩා ගණකාධිකරණ පිරිවැය වැඩිනම් ගණකාධිකරණ අලාභයක් ඇතිවේ.

### ආර්ථික ලාභය

මුළු අයහාරයෙන් නිෂ්පාදනයේ ආවස්ථීක පිරිවැය අඩු කළ විට ලැබෙන ගේෂය ආර්ථික ලාභ වේ.

$$\text{ආර්ථික ලාභය} = \text{මුළු අයහාරය} - \text{ආවස්ථීක පිරිවැය}$$

හෝ

$$\text{මුළු අයහාරය} - (\text{සාර්ථක පිරිවැය} + \text{වතු පිරිවැය})$$

$$\pi_{EC} = TR - Cost_{DC} + Cost_{IC}$$

මුළු අයහාරයට වඩා නිෂ්පාදනයේ ආවස්ථීක පිරිවැය වැඩි නම් ආර්ථික අලාභයක් ඇති වේ.

## ප්‍රාමාණික ලාභය

ප්‍රාමාණික ලාභය යනු ව්‍යවසායකයෙකු පවත්නා නිෂ්පාදන ක්‍රියාවලියේ රඳවා තබා ගැනීම සඳහා එම ව්‍යවසායකයා අපේක්ෂා කරන අවම මිලයි. නැතිනම් වෙනත් නිෂ්පාදන කටයුත්තකට මාරු තොවී සිටීම සඳහා අපේක්ෂා කරන අවම ඉපැයුමයි.

නිෂ්පාදන සාධකයක් සඳහා අපේක්ෂා කරන අවම ගෙවීමක් ඇත. ව්‍යවසායකයෙකු විවිධ නිෂ්පාදන සම්පත් සංවල කරමින් අවදානමක් සහිතව නිෂ්පාදන කාර්යන්හි නියැලීමේ දී එම ප්‍රයත්තයන්ට සරිලන අවම ගෙවීමක් ඔහු අපේක්ෂා කරයි. එම අවම ගෙවීමටත්, උපයාගත තොහැකිනම් ඔහු තවදුරටත් එම නිෂ්පාදන කාර්යයෙහි නිරත තොවේ. එබැවින් ව්‍යවසායකයා නිෂ්පාදන ක්‍රියාවලියේ රඳවා තබා ගැනීම සඳහා ඔහු අපේක්ෂා කරන අවම ගෙවීම ප්‍රාමාණික ලාභය වේ. ඒ නිසා ආර්ථික ත්‍යාය තුළ ප්‍රාමාණික ලාභය පිරිවැයක් ලෙස සළකයි.

ව්‍යාපාර ආයතනයක් ප්‍රාමාණික ලාභ උපයන තත්ත්වයකදී ආයතනය සංකෝචනයට හෝ ප්‍රසාරණයට පෙළසීමක් තොමැති. එබැවින් ප්‍රාමාණික ලාභ ලබන විය,

මුළු අයභාරය = මුළු පිරිවැය

සාමාන්‍ය අයභාරය = සාමාන්‍ය පිරිවැය

ගණකාධිකරණ ලාභය = ආයෝජ්ත පිරිවැය

## අහිප්‍රාණික ලාභ/ ආර්ථික ලාභ

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගත් සියලු සම්පත් වල ආර්ථික පිරිවැය ඉක්මවා ලැබෙන අනිරික්ත ප්‍රමාණයයි. එනම් නිෂ්පාදන සම්පත් පවත්නා නිෂ්පාදන ක්‍රියාවලියේ රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන ලාභය ඉක්මවා ලැබන අනිරික්තයයි. අහිප්‍රාණික ලාභ/ නිශ්පාමාණික ලාභ ලෙස ද ආර්ථික ලාභ හැඳුන්වේ.

ව්‍යාපාර ආයතනයක් ආර්ථික ලාභ උපයනවාය යන්නෙන් අදහස් කරන්නේ ආයතනය විසින් උපරිම කාර්යක්ෂම ලෙස සම්පත් උපයෝජන කළ යුතු බවයි. එවිට ආයතනය ප්‍රසාරණය කිරීමට ව්‍යවසායකත්වය පෙළඳේ. අහිප්‍රාමාණික ලාභ ලබන විට,

මුළු අයභාරය > මුළු පිරිවැය

සාමාන්‍ය අයභාරය > සාමාන්‍ය පිරිවැය

ගණකාධිකරණ ලාභය > ගම්‍ය පිරිවැය

## අවප්‍රාමාණික ලාභ / ආර්ථික අලාභ

නිෂ්පාදන සම්පත් පවත්නා නිෂ්පාදන ක්‍රියාවලියේ රඳවා තබා ගැනීමට අවම වශයෙන් බලාපාරෝත්තු වෙන ලාභයවනත් තොලුබෙන තත්ත්වයකි. එවැනි තත්ත්වයකදී ආර්ථිකය සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝගනය කොට ඇතැයි සිතම්න් තම ආයෝජන නිශ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට පෙළමේ. එවිට කර්මාන්තය සංකේතවනය වේ. ආයතනයක් ආර්ථික අලාභ ලබන විට,

මුළු අයහාරය < මුළු පිරිවැය

සාමාන්‍ය අයහාරය < සාමාන්‍ය පිරිවැය

ගණකාධිකරණ ලාභය < ගම්‍ය පිරිවැය

**නිපුණතා මට්ටම 4.4 :- වෙළඳපොල ව්‍යුහයන්හි මූලික ලක්ෂණ සංසන්දනය කරයි.**

**කාලවේශේද සංඛ්‍යාව :08**

**අප්පේක්ෂිත ඉගෙනුම් පල :**

- වෙළඳපොල ව්‍යුහ නම් කරයි.
- පූර්ණ තරගකාරී වෙළඳපොලක මූලික ලක්ෂණ පැහැදිලි කරයි.
- ඒකාධිකාරී වෙළඳපොලක මූලික ලක්ෂණ පැහැදිලි කරයි.
- ඒකාධිකාරී තරගකාරී වෙළඳපොලක මූලික ලක්ෂණ පැහැදිලි කරයි.
- කතිපයාධිකාරී වෙළඳපොලක මූලික ලක්ෂණ පැහැදිලි කරයි.
- වෙළඳපොල ව්‍යුහවල මූලික ලක්ෂණ සංසන්දනය කරයි.

## වෙළඳපොල ව්‍යුහ

වෙළඳපොල ව්‍යුහයක් යනු ගැණුම්කරුවන් සහ විකුණුම් කරුවන් මගින් වෙළඳපොලේ සමන්විත වන ආකාරයයි. එම නිසා තාරකික නිෂ්පාදිතයෙකුට සහ තාරකික පාරිභෝගිකයෙකුට තමා කටයුතු කරන්නේ කුමන වෙළඳපොල ව්‍යුහයක් යන්න අවබෝධයක් තිබීම වැදගත් වේ.

## වෙළඳපොල ව්‍යුහ

### 01. සංක්‍රාන්තිය

#### (i) ආයතනය සහ කර්මාන්තය

එළඳායී ආර්ථික සම්පත් එකිනෙක මිශ්‍ර කරමින් නිෂ්පාදන කටයුත්ත සංවිධානය කරමින් භාණ්ඩ භා සේවා ඩිජිතොට වෙළඳපොලට සපයනු ලබන එකකයක් ආයතනයක් ලෙස හැඳින්වේ. නිෂ්පාදකයෙකු, සැපයුම්කරුවෙකු, වෙළෙන්දෙකු හෝ ගොවීයෙකු විය හැකිය.

බොහෝ සෙයින් එක සමාන වූ භාණ්ඩ භා සේවා නිෂ්පාදනය කරනු ලබන ආයතන වල එකතුව කර්මාන්තයක් ලෙස හැඳින්වේ. අප විෂය තුළ කර්මාන්තය සහ වෙළඳපොල තුළ සමාන අර්ථ ඇති පද ලෙස සැලකේ.

උදා :- බිස්කට් යනු කර්මාන්තයකි. බිස්කට් නිෂ්පාදනයේ යෙදෙන එක් නිෂ්පාදකයෙක් බිස්කට් ආයතනයකි.

### 02. ප්‍රවේශය බාධාකාරී වීම සහ ආබාධාකාරී වීම.

කිසියම් කර්මාන්තයකට හෝ වෘත්තියකට අලුත් ආයතන ප්‍රවේශ වීමෙහිලා තාක්ෂණික ආර්ථික භා නෙතික බාධාවන් බාධාකාරී ප්‍රවේශය යන්නෙන් අදහස් කෙරේ. මේවායෙන් කර්මාන්තයේ හෝ වෘත්තියේ තරගකාරිත්වය නිර්මාණය වේ.

අභාධ ප්‍රවේශය යනු අලුත් ආයතනයක් වෙළඳපොලට ප්‍රවේශවීමේදී ස්වභාවික භා කෘතිම බාධා වලින් නොවේ පහසුවන් ඇතුළු විභිඛි. ඕනෑම ව්‍යවසායකයෙකු මෙසේ නිදහස් වෙළඳපොලට ප්‍රවේශ වීමට හැකි බැවින් අදාළ කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ යයි.

### 03. නිෂ්පාදිතය සමඟාතිය වීම භා ප්‍රමෙන්ද්‍රනය වීම.

වෙළඳපොලක් තුළ සිටින සියලුම ආයතන නිෂ්පාදනය කරනු ලබන සැම ලක්ෂණයකින්ම සමන්විත වූ එකිනෙකට පූර්ණ ආදේශන වීම නිෂ්පාදිතය සමඟාතිය වීම යන්නෙන් අදහස් වේ.

උදා :- වී, බඩ ඉරිගු

සැම ආයතනයක්ම තමන් සපයන භාණ්ඩය අවශ්‍ය සැපයුම්කරුවන්ගෙන් වෙන් කොට වෙනස් වූ භාණ්ඩයක් වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීම නිෂ්පාදිතය ප්‍රහේදිත වීම යන්නෙන් අදහස් වේ.

උදා :- මෝටර් රථ, ජ්‍යෙෂ්ඨ දුරකථන, සිසිල් බීම

#### 04. මිල ගනුවා සහ මිල සකසන්නා

වෙළඳපාල මිල කෙරේහි කිසිදු බලපැමක් කළ නොහැකි වෙළඳපාලේ පවතින මිලට තමන් කැමති ප්‍රමාණයක් අලෙවිකර ගත හැකි නිෂ්පාදන ආයතන මිල ගනුවා යනුවෙන් හඳුන්වයි. එහිදී නිෂ්පාදකයා ට වෙළඳපාල මිල වෙනස් කළ නොහැකි අතර වෙළඳපාලේ පවත්නා මිලට හැඩගැසීමට සිදුවේ. සිය නිමවුම පවත්නා මිල යටතේ අලෙවිකරණ මෙවැනි සාපයුම්කරුවෙකු පැවරුණ මිලක් යටතේ ක්‍රියාකරුවෙක් ලෙස හැඳින්වේ.

වෙළඳපාල මිල විසින් තීරණය කරන මිල අකර්මන්‍ය කොට ආයතන මිල සකසන්නා ලෙස හැඳින්වේ. මෙවැනි ආයතනයක් මිල තීරකයෙකු ලෙසද හැඳින්වේ.

දීඟ :- සහල් සැපයුම්කරු - මිල ගනුක

ගැස් සැපයුම්කරු - මිල සකසන්නා

#### වෙළඳපාල ව්‍යුහ වර්ග කිරීමට පදනම් වන නිර්නායක

##### 01. ආයතන සංඛ්‍යාව

වෙළඳපාල තුළ ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව එකක්ද, කුඩා ප්‍රමාණයක්ද, විශාල ප්‍රමාණයක්ද යන්න එක් එක් ආයතනයක මූල් වෙළඳපාලන් හිමි කොටස කොපමණද යන්න මත වෙළඳපාල ව්‍යුහ බිජි වේ.

##### 02. නිෂ්පාදිතයේ ස්වභාවය

වෙළඳපාල තුළ කටයුතු කරන විවිධ ආයතන විසින් අලෙවි කරන හාණ්ඩ සමඟාතීය ද, නැතිනම් ප්‍රහේදිතද යන්න මත විකල්ප වෙළඳපාල ව්‍යුහ බිජි වේ.

##### 03. ප්‍රවේශය සහ පිටවුම

අප්‍රත් ආයතන වෙළඳපාලට ප්‍රවේශ විමෙදී හෝ පවත්නා ආයතන වෙළඳපාලන් පිටවීමෙදී ස්වභාවික හෝ කෘතිම බාධක පවතීද නැතිනම් පහසුවෙන් කර්මාන්තයට ප්‍රවේශ වීම හෝ කර්මාන්තයෙන් පිටවීමට හැකි ද යන්න මත වෙළඳපාල ව්‍යුහ වෙනස් වේ.

##### 04. නිෂ්පාදන ආයතන අතර පවතින තරගකාරීත්වයේ ස්වභාවය.

වෙළඳපාල තුළ ක්‍රියාකරන ආයතන අතර තරගයන් ඇත්ද? නැද්ද? තරගයක් පවතී නම් එය මිල වෙනස්කම් විලට පමණක් සීමා වේද? නැතිනම් හාණ්ඩ ප්‍රහේදිතය, ප්‍රවාරණය වැනි අනෙකුත් මාධ්‍යයන් ඔස්සේ සිදුවේද යන්න මින් අදහස් වේ.

## වෙළඳපාල ව්‍යුහ

ඉහත නිර්නායක පදනම් කොට ගෙන වෙළඳපාල ව්‍යුහ රාජියක් හඳුනාගත හැකි වූවද මෙහිදී අවධානය යොමු වන්නේ ප්‍රධාන වෙළඳපාල ව්‍යුහ 04 පිළිබඳ වේ.

01. පූර්ණ තරගය
02. ඒකාධිකාරී තරගය
03. කතිපයාධිකාරිය
04. ඒකාධිකාරිය

### **01.පූර්ණ තරගය ( Full Competition )**

සම්පාතිය භාණ්ඩ අලෙවිකරණ භාණ්ඩයේ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැකි ආයතන අති විශාල ප්‍රමාණයකින් සමන්විත ආබාධ ප්‍රවේශයක් සහ පිටවුමක් සහිත වෙළඳපාල ව්‍යුහයක් පූර්ණ තරගකාරී වෙළඳපාල වේ.

උදා :- වී, බිත්තර, ප්‍රසිද්ධ ස්ථාන වල මල්

ඉහත නිදුසුන් වල ඇති වෙළඳපාලවල් පූර්ණ තරගයට ආසන්න වේ.


මෙම වෙළඳපාල, වෙළඳපාල ආකෘතින්ගේ එක් අන්තර්ගති. ප්‍රායෝගික ලෝකයේ 100% පූර්ණ තරගකාරී වෙළඳපාලවල් දක්නට නොලැබෙන අතර මිට ආසන්න තත්ත්වයක් දැකිය හැක. නමුත් ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක වන වෙළඳපාල තත්ත්වයක් හඳුනා ගැනීම සඳහා පූර්ණ තරගකාරී වෙළඳපාල ආකාරය පිළිබඳ අවබෝධය වැදගත් වේ.

### **පූර්ණ තරගයේ ලක්ෂණ**

- නිෂ්පාදිතය සම්පාතිය වීම.
- ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටීම.
- වෙළඳපාල තුළ ආබාධ ප්‍රවේශය හා පිටවීම දක්නට ලැබීම.
- පූර්ණ දැනුම
- පූර්ණ සාධක සංවලනාවය
- ප්‍රවාහන පිරිවැයක් රහිත වීම.
- ආයතනයේ මිල ගණුවෙකු වීම.

## පුරුණ තරගකාරී වෙළඳපොලක ආයතනයක් මුහුණ දෙන ඉල්ලම් වක්‍ය

පුරුණ තරගකාරී ආයතනයක් මිල ගනුවෙකු බැවින් ආයතනයේ මුහුණ දෙන ඉල්ලම් වක්‍ය වෙළඳපොල මිල යටතේ ප්‍රමාණාක්ෂයට සමාන්තරව අදිනු ලැබුසිරල රේඛාවක් වන අතර ඉ/වක්‍යයේ නමුතාවය අපරිමිත වේ.



### වෙළඳපොල

වෙළඳපොල ඉල්ලම් සැපයුම් බලවිග අනුව තීරණය වී ඇති සමතුලිත මිල  $P$  ලෙසත් ප්‍රමාණය  $Q$  ලෙසත් වේ.

### ආයතනය


වෙළඳපොලේ තීරණය වී ඇති  $P$  මිලන් ආරම්භ වී ප්‍රමාණාක්ෂයට සමාන්තර තීරස් ලේඛාවක් ලෙස ආයතනයේ ඉල්ලම් වක්‍ය පිහිටයි.

මෙහි  $P$  යනු වෙළඳපොල මගින් තීරණය කරනු ලැබූ මිලයි. ඒ නිසා පැවරැණු මිලත  $P$  වේ. එසේම වෙළඳපොලේ මුළු සමතුලිත ප්‍රමාණයන් ඉතා කුඩා ප්‍රමාණයකට ආයතනය මුහුණ දේ.

## පුරුණ තරගකාරී වෙළඳපොලක සාමාන්‍ය අයහාරය හා ආන්තික අයහාරය

පුරුණ තරගකාරී ආයතනයක පැවරුණු මිලක් යටතේ කටයුතු කරන නිසා වෙළඳපොලේ තීරණය වූ මිල යටතේ ඔහුගේ ප්‍රමාණයක්ම අලෙවි කළ හැකිය. එහිදී සැම ඒකකයක්ම එකම මිලකට අලෙවි වන බැවින් ආන්තික අයහාරය හා සාමාන්‍ය අයහාරය සමාන වේ.

ඉල්පුම් ප්‍රමාණය	මිල	මුළු අයහාරය	ආන්තික අයහාරය	සාමාන්‍ය අයහාරය
0	5	0	5	0
10	5	50	5	5
20	5	100	5	5
30	5	150	5	5
40	5	200	5	5
50	5	250	5	5



$$AR = \frac{TR}{Q} = \frac{P \times Q}{Q} = P$$

$$MR = \frac{\Delta TR}{\Delta Q} = \frac{P \times Q'}{Q' - Q} = P$$

$$AR = MR = P$$

## ඒකාධිකාරය ( Monopoly )

කරමාන්තය හා ආයතනය යන දෙකම එකක් වන සම්පූර්ණ වෙළඳපොල බලය තනි ආයතනයක් විසින් පාලනය කරනු ලබන සම්පූර්ණ ආදේශකයක් නොමැති සුවිශේෂ හාණ්ඩයක් වෙළඳපොලට සපයනු ලබන ප්‍රවේශයට බාධා පවතින වෙළඳපොල ව්‍යුහයක් ඒකාධිකාරය ලෙස හඳුන්වයි.

උදා :- ශ්‍රී ලංකා මහ බැංකුව

සි/ස ටොබැකෝ සමාගම

ලංකාක්ලියර සමාගම

ශ්‍රී ලංකා යුම්බිය දෙපාර්තමේන්තුව

### ඒකාධිකාරයේ ලක්ෂණ

- එක් ආයතනයක් පමණක් වෙළඳපොල තුළ සිටීම.  
මෙම නිසා දක්නට නොලැබෙන අතර ඒකාධිකාර බලයක් ක්‍රියාත්මක වේ. ඒකාධිකාරී බලය යනු වෙළඳපොල මිල හෝ ප්‍රමාණය පාලනය කිරීමට ඒකාධිකරුවෙකුට ඇති හැකියාවයි.
- නිෂ්පාදනයේ සුවිශේෂී වීම.  
මෙහි සම්පූර්ණ ආදේශක නොමැති අතර හාණ්ඩයේ දක්නට ලැබෙන සුවිශේෂීතාවය නිසා තේරීමක් කිරීමට පාරිභේදිකයාට අවකාශ නොමැත. මෙම නිසා සැපයුම්කරුට තරගයක් ද නොමැත. ඒවිට නිෂ්පාදනය ප්‍රහේදනයට කිරීමට වුවමනාවක් ද පැනනයි.
- ප්‍රවේශයට බාධා පැවතීම.  
නම් ආයතන වෙළඳපොලට ප්‍රවේශ වීම වළක්වාලනු ලබන කෘතිම හෝ ස්වභාවික බාධා කිරීම් ප්‍රබලව ක්‍රියාත්මක වයන අතර මේවා ඒකාධිකාරයේ මූලාශ්‍ර තැක්නොත් ඒකාධිකාරයට හේතු ලෙසද හඳුනා ගැනේ.

### ස්වභාවික හා කෘතිම බාධා

- ❖ උපාය මාර්ගික සම්පත් අයිතිය
- ❖ රජයේ නීතිමය බාධක
- ❖ පරිමාණානුකූල පිරිමැසුම් දක්නට ලැබීම.
- ❖ බුද්ධමය දේපල හා ස්වාධීකාරය
- ❖ පර්යේෂණයට හා සංවර්ධනයට විශාල පිරිවැයක් දීමට සිදු විය යුතු වීම.
- ❖ ගිලුණු පිරිවැය විශාල වීම.
- ❖ ප්‍රමාණය සඳහා විශාල පිරිවැයක් දීමට සිදුවේ.
- ❖ ප්‍රබල සන්නම හා කිරීතිනාමයක් හිමිකරගෙන තිබීම.
- ❖ උපාය මාර්ගික ක්‍රියා

## මිල තීරණය කිරීම.


වෙළඳපාල තොරතුරු අප්පරූෂ වීම හා පිරිවැයකින් තොරව ලබාගත නොහැකි වීම.

- ❖ රජයේ ඒකාධිකාරය සූයාත්මක වූ ඇතැම් කේතු වල මැත කාලීනව එම රාජ්‍ය ඒකාධිකාරය බිඳුවෙන ප්‍රව්‍යතාවයක් දැකිය හැක.

ලදා :- ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය

මුළු වෙළඳපාලම ප්‍රබල සැපයුම්කරුවන් දෙදෙනෙකු අත්පත් කරගෙන සිටිනම් එය ද්වී අධිකාරය ලෙස හැදින්වේ.


ලදා :-



## ශ්‍රී ඒකාධිකාරය වෙළඳපාලක, ආයතනයේ හා කර්මාන්තයේ ඉල්ලුම් වකුය

ආයතනය හා කර්මාන්තය යන දෙකම 1 ක් වන බැවින් ඒකාධිකාරය මුහුණ දෙන ඉල්ලුම් වකුය සමස්ථ වෙළඳපාල ඉල්ලුම් වකුය ම වෙති. ඒකාධිකාරී ආයතනයක් මිල අඩවු කරනු ලැබුවහාත් ඉල්ලුම් ප්‍රමාණය වැඩිකරනු ලැබේමට දමිල වැඩි කළ හෝ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනු ලැබේමට ද වෙළඳපාල කියාකරන බැවින් ඉල්ලුම් වකුය වමේ සිට දකුණට පහතට බැවුම් වේ.

ප්‍රමාණය	මිල	මුළු අයහාරය	ආන්තික අයහාරය	සාමාන්‍ය අයහාරය
0	30	0	25	0
10	25	250	15	25
20	20	400	5	20
30	15	450	-5	15
40	10	400	-15	10
50	5	250	-25	5
60	0	0		0



විකුණුම් වැඩිකර ගැනීම සඳහා මිල පහත දුම්ය යුතු අතර ඒවා ආන්තික අයභාරය ක්‍රමයෙන් අඩුය. එම නිසා ඒකාධිකාරයේ MR වකුය AR වකුයට පහළින් පිහිටයි. එමෙන්ම ඒකාධිකාර ආයතනයක ආන්තික අයභාර වකුයේ බැවුම් ඉල්ලුම වකුයේ බැවුම මෙන් දෙගුණයකි.

### ස්වභාවික ඒකාධිකාරය (Natural Monopoly)

කිසියම් කරමාන්තයක් තුළ සිටින නිෂ්පාදන ආයතනයකට, නිෂ්පාදන ආයතන 2 හෝ වැඩි සංඛ්‍යාවක් සපයනු ලබන මිලට වඩා අඩු මිලකට මූල වෙළඳපොලට ම අවශ්‍ය කරන හා සේවා ප්‍රමාණය සැපයීය හැකි තත්ත්වයක් ස්වභාවික ඒකාධිකාරය යන්නෙන් අදහස් වේ.

ඒකාධිකාර ආයතනයක් පරිමාණානුකළ පිරිමැසුම් ලබමින් හා සේවා නිෂ්පාදනයේ යෙදෙන විට දිගින් දිගට එහි සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය අඩු වේ. එවිට අනෙකුත් ආයතන වලට සාපේශ්‍යව අඩු පිරිවැයක් යටතේ හා සේවා නිෂ්පාදනය කළ හැකි බැවින් අවම පිරිවැයකට මූල වෙළඳපොලටම අවශ්‍ය හා සේවා ප්‍රමාණය සැපයීමට හැකි වනු ඇත. එවිට අනෙකුත් නිෂ්පාදන ආයතන කරමාන්තයෙන් ඉවත් වී යන අතර අග්‍රතින් ආයතනයකට කරමාන්තයට පිවිසීමට ද දුෂ්කර වේ. මේ නිසා ස්වභාවයෙන්ම ඒකාධිකාරයක් ගොඩනැගේ.

## ඒකාධිකාරී තරගය (Monopolistic Competition)

සැපයුම්කරුවන් රාජියකින් සමන්විත ප්‍රහේදිත හාණේඩ් අලෙවිකරණ ආබාධ පිටිසුමක් හා පිටවුමක් පවතින වෙළඳපොල ව්‍යුහය ඒකාධිකාරී තරගයයි.

මෙය පූර්ණ තරගය හා ඒකාධිකාරය යන වෙළඳපොල තත්ත්වයන්හි සංකලනයක් ලෙස හඳුන්වයි. එට හේතුව මෙම වෙළඳපොලවල් දෙකක්ම ලක්ෂණ ඒකාධිකාරී තරග වේ. ආකෘතියේ දක්නට ලැබේමයි. ප්‍රායෝගික ලේකයේ බොහෝ වෙළඳපොලවල් මෙම වර්ගයට අයත් වේ.

උදා :- ආපනාගාලා, මොජධහල්, රේදී වෙළඳපොල, සිල්ලර වෙළඳපොල, සපත්තුහල්, රුපලවන්‍යාගාර

### ඒකාධිකාරී තරගයේ ලක්ෂණ


- සැපයුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම.
- හාණේඩ් ප්‍රහේදිනය කළ හැක.
- ආබාධ ප්‍රවේශය හා පිටවීම
- මිල සකසන්නෙකු වීම.
- තොරතුරු අපූර්ණ වීම.

### ඒකාධිකාරයේ අවාසි

- අහිප්‍රේරණ මදිකම සහ තරගකාරීන්වය අඩු කම නිසා සම්පත් අකාර්යක්ම ලෙස හාවිතය යොමු වීම.
- සම්පත් පිරිවැයට වඩා වැඩි මිලක් පාරිභෝගිකයාට ගෙවීම ( $P > MC$ )
- ගුණාත්මක වැඩි කිරීමට ඇති අඩු පෙළුණීම.
- නළව්ත්පාදන බිජි නොවීම.
- සුහසාධනය උපරිම නොවීම.

## ඒකාධිකාරී ආයතනයක් මුදුණ දෙන ඉල්ලම් වකුය

ඒකාධිකාරී තරග ආයතනයක් මුදුණ ඉල්ලම් වකුය වමේ සිට දකුණට පහතට බැවුම් වේ. ආදේශක බහුල බැවින් එම ඉල්ලම් වකුය වඩාත් නමුන එකක් වේ.



## කතිපයාධිකාරය (Oligopoly)

මුළු වෙළඳපොලම නිෂාපදකයන් අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන ප්‍රහේදකය වූ හෝ ප්‍රහේදනය නොවූ වෙළඳපොල ව්‍යුහය කතාපයාධිකාරයයි.

අදා :- ප්‍රවෘත්ති පත්‍ර

වාණිජ බැංකු

ඡංගම දුරකථන

මෙටර් රථ නිෂාපදන

දුරකථන සන්නිවේදන සේවා

ගුවන් සේවා ආයතන

සිසල්වීම්.

## කතිපයාධිකාරයේ ලක්ෂණ

- ආයතන සංඛ්‍යාව අතලොස්සකස් වීම.
- ප්‍රවෘත්තය භාඛාකාරී වීම
- වෙළඳපොල ආධිපත්‍ය
- ආයතන අතර අනෙක්තාව බැඳීමක් තිබේම.
- සම්පාදික භාණ්ඩ භාණ්ඩයක් වීම.
- මිල දුඩියාව
- ආයතන අතර සහයෝගිතාවය
- තියුණු ප්‍රවාරණයක් ද්‍රැනට ලැබේම.

## කතිපයාධිකරණයේ මිල නොවන තරගය

බොහෝමයක් කතාපයාධිකාරී ආයතන නොමිල තරගය පවත්වා ගනී. එහිදී ප්‍රහේත්තය ගක්තිමත් කිරීම සඳහා තියුණු ප්‍රවාරණයක් යොදා ගනී. ඒනිසා කතාපයාධිකාරී වෙළෙඳපොලක දැකිය හැක්කේ මිල නොවන තරගයකි. මෙම තරගයේ යෙදීම සඳහා ඔවුන් යොදා ගන්නා උපතුම අතර පහත නිදසුන් සැපයිය හැකිය.

අදා:- 01. ප්‍රහේත්තය ගක්තිමත් කිරීම.

- ආකර්ෂණීය ප්‍රවාරණ මාධ්‍ය යොදා ගැනීම.
- විවිධ තරග පැවැත්වීම.
- ඉහළ පාරිභෝගික සේවා දීම.
- විවිධ පැකේෂ හඳුන්වා දීම.

02. ගුණාත්මක ඉහළ තැබූවීම.

03. අඛණ්ඩව තමයිනා හඳුන්වා දීම.

04. කීර්තිනාමය වැඩිදියුණි කිරීම.

05. පරිමාණානුකූල පිරිමැසුම ඇතිකර ගැනීම.

## ආයතන අතර අන්තර් සහයෝගීතාව

කතිපයාධිකාරී වෙළෙඳපොලක කටයුතු කරන ආයතනයක බොහෝ විට විධිමත් හා නොවිධිමත් ලෙස ඔවුනාවුන් අතර සහයෝගීතාවය ඇතිකර ගනිමින් අනර්ථකාලී හැසිරීම රටාව අඩුකර ගැනීමට සාමූහිකව ප්‍රයත්න දරයි. සියලුම ආයතන එකතු වී ඒකාධිකාරී ආයතනයක් ලෙස කටයුතු කිරීමට හැකියාවක් ඇත. නීත්‍යානුකූලව ඇතිකර ගන්නා මෙවැනි ගිවිසුමක “කාවලයක්” ලෙස හඳුන්වයි. (කාවලයක් යනු කරමාන්තයේ සියලුම ආයතන එකතු වී වෙළෙඳපොල මිල හා සැපයුම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා ඇතිකර ගන්නා පොදු එකගතාවයයි.) ඒ අනුව සාමාජික ආයතන අතර වෙළෙඳපොල බෙදා ගනියි. විවෙක මෙම බේහිවන කාවල හරහා පාරිභෝගිකයන් පීඩාවට පත් කිරීමට හැකි බැවින් ඇතැම් රටවල් මෙම කාවල පිහිටුවීම නීත්‍යානුකූලව තහනම් කරයි.

නිපුණතා මටචම 4.5 :-පුරුණ තරගකාරී ආයතනයක් සහ කර්මාන්තය කෙටි කාලයේ දී හැසිරෙන ආකාරය විමසා බලයි.

කාලවිෂේෂ සංඛ්‍යාව : 10

අප්ක්ෂිත ඉගෙනුම් පල :

- පුරුණ තරගකාරී ආයතනයක ඉල්ලුම් වකුය හා වෙළෙඳපොල ඉල්ලුම් වකුය වෙන් වෙන් ව හඳුන්වයි.
- ආයතනයක ඉල්ලුම් වකුය හා වෙළෙඳපොල ඉල්ලුම් වකුය අතර සම්බන්ධතාව ප්‍රස්ථාර ඇසුරෙන් පැහැදිලි කරයි.
- ආයතනයක් ලාභ උපරිම කිරීමේ මූලික ප්‍රවේශ නම් කරයි.
- මුළු අයභාරය - මුළු පිරිවැය ප්‍රවේශය සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරෙන් විග්‍රහ කරයි.
- ආන්තික අයභාරය - ආන්තික පිරිවැය ප්‍රවේශය සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරෙන් විග්‍රහ කරයි.
- පුරුණ තරගකාරී ආයතනයක කෙටි කාලයේ හැසිරීම සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර ඇසුරෙන් විග්‍රහ කරයි.
- පුරුණ තරගකාරී ආයතනයක ප්‍රමාණික ලාභ, නිෂ්පාමාණික ලාභ, අවපාමාණික ලාභ හා ආයතනයක නිෂ්පාදනය අත්හිටුවීම යන සංකල්ප ප්‍රස්ථාර ඇසුරෙන් පැහැදිලි කරයි.
- ආයතනයක කෙටි කාලීන සැපයුම් වකුදේ හැසිරීම ප්‍රස්ථාර සටහන් ඇසුරෙන් විග්‍රහ කරයි.
- වෙළෙඳපොල සැපයුම් වකුය හා ඉල්ලුම් වකුය මගින් කර්මාන්තයේ සමතුලිතය ප්‍රස්ථාර සටහන් ඇසුරෙන් විග්‍රහ කරයි.


## ආයතනයක සමත්වුලිතතය.

ව්‍යාපාර ආයතනයක් සමත්වුලිතයට පත් වන්නේ ලාභය උපරිම කරන නිමවුම් මට්ටමේදී හෝ අලාභය අවම කරන නිමවුම් මට්ටමේදීය. ආයතනයක මූලික අරමුණ වන්නේ ලාභය උපරිම කිරීමයි. එමතිසා ලාභ උපරිම කිරීම අරමුණු කරගත් නිෂ්පාදන ආයතනයක් ගතයුතු වැදගත් තීරණය වන්නේ කොතරම් හාණ්ඩ ප්‍රමාණයක් නිපදවිය යුතුද යන්නයි. නිෂ්පාදන ආයතනයක ලාභ උපරිම කරන නිමවුම් මට්ටම හෝ අලාභ අවම කරන නිමවුම් මට්ටම තීරණය කිරීම සඳහා හාවිතා කළ හැකි ප්‍රවේග දෙකකි.

1. මුළු අයභාරය හා මුළු පිරිවැය ප්‍රවේශය
2. ආන්තික විශ්ලේෂණය

## මුළු අයභාරය හා මුළු පිරිවැය විශ්ලේෂණය

මෙහිදී සිදුවන්නේ මුළු අයභාරය හා මුළු පිරිවැය තොරතුරු ඇසුරෙන් ආර්ථික ලාභ උපරිම වන නිමවුම් මට්ටම තීරණය කිරීමයි. කිසියම් ව්‍යාපාර ආයතනයක්, කිසියම් නිමවුම් පරාසයක් තුළ මුළු පිරිවැය ඉක්මවා මුළු අයභාරය වැඩිවන තත්ත්වයකි. ලාභ උපරිම කරයි. එවිට ආර්ථික ලාභ උපරිම වන්නේ මුළු අයභාරය සහ මුළු පිරිවැය අතර දහාත්මක පරතරය උපරිම වන නිමවුම් මට්ටමේදීය. එම උපරිම වන නිමවුම් මට්ටමේදී ආයතනය සමත්වුලිතයට පත්වේ.



$Q_0, Q_2$  යන නිමවුම් මට්ටම වලදී මුළු අයභාරය මුළු පිරිවැයට සමාන වී ඇත. ( $TR = RC$ ) එබැවින් ආර්ථික ලාභ ගුනා වේ.

$Q_0$  ව වඩා අඩු සහ  $Q_2$  වඩා වැඩි නිමවුම් මට්ටම වලදී මුළු අයභාරය මුළු පිරිවැයට වඩා අඩු වේ. ( $TC > TR$ ) එබැවින් එම නිමවුම් මට්ටම වලදී ආර්ථික අලාභ ලබයි.

$Q_0$  වැනි හා  $Q_2$  අඩු නිමවුම් පරාසය කුඩා මූල් අයහාරයට වඩා මූල් පිරිවැය අඩු වී ඇත. ( $TR < > TC$ ) එබැවින් එම නිමවුම් පරාසයදී ආර්ථික ලාභ ලබයි.

$Q_1$  නිමවුම් මට්ටමේදී මූල් අයහාරය සහ මූල් පිරිවැය අතර ඔබගේ වෙනස උපරිම වී ඇත. එබැවින් ආයතනය සමතුලිත වන්නේ ලාභ උපරිම කරන නිමවුම් මට්ටම හෝ  $Q_1$  හිදී ය.

### ආන්තික විශ්ලේෂණය

ආයතනය විසින් නිෂ්පාදනය කරන එක් එක් භාණ්ඩ ඒකකය ආයතනයේ ආර්ථික ලාභයට සපයනු ලබන දායකත්වය පරීක්ෂා කොට බලා ආර්ථික ලාභය උපරිම වන්නේ කුමන නිමවුම් මට්ටමේ දැයි හඳුනා ගැනීම ආන්තික විශ්ලේෂණයයි. ආන්තික විශ්ලේෂණයේදී සිදුවන්නේ ආන්තික අයහාරය හා ආන්තික පිරිවැය පිළිබඳ තොරතුරු පදනම් කර ගැනීමෙන් ලාභ උපරිම වන නිමවුම් මට්ටම තීරණය කරයි.


මෙම විශ්ලේෂණයට අනුව ආයතනයක ලාභ උපරිම වන නිමවුම් මට්ටමට අදාළ කොන්දේසිය වන්නේ ආන්තික පිරිවැය (MC) වැඩි වෙමින් පවතින විට ආන්තික අයහාරය ආන්තික පිරිවැයට (MR = MC) සමාන වීම වේ.

- ❖  $MR > MC$  වන විට ආර්ථික ලාභයට අමතර එකතුවේ සිදුවේ. එබැවින් නිමවුම තවදුරටත් වැඩි කළ යුතුය.
- ❖  $MR < MC$  වන විට ආර්ථික ලාභයට සානු අගයක් එකතු වේ. එම නිසා මූල් ලාභය අඩු වේ. එමතිසා නිමවුම අඩු කළ යුතුය.
- ❖  $MC = MR$  වන විට ලාභය අලුත් එකතුවේමක් හෝ ලාභයෙන් අඩුවේමක් හෝ සිදු තොවන බැවින් එය ලාභ උපරිම කරවන නිමවුම් මට්ටම වේ.

එමතිසා ආන්තික විශ්ලේෂණයේදී ලාභ උපරිම මත කොන්දේසි 2 කි.

1.  $MR = MC$  විය යුතුවේ.
2.  $MC$  වතුය ඉහළ යමින් තිබිය යුතුය.


- ❖ පැනලි/ ඉල්ලුම් වකුය ඇති ව්‍යාපාරයක (පුරුණ නමුව තීරස්) ලාභ උපරිම වන නිමවුම් මට්ටම



$x$  හා  $y$  ලක්ෂණීය  $MR = MC$  වේ. එහෙත් ආයතන සමතුලිත වනුයේ  $y$  හිදිය. එයට හේතුව  $x$  හිදි සිදුවන්නේ අලාභය උපරිම කිරීමය. එබැවින් එය සමතුලිත ලක්ෂයක් ලෙස සැලකිය නොහැක. එම නිසා  $y$  හිදි සමතුලිත වන ආයතනය සමතුලිත නිමවුම් මට්ටම ලෙස  $Q_1$  තීරණය කරයි.

$Q_0$  හිදි  $MR > MC$  බැවින් නිමවුම් තවදුරටත් ප්‍රසාරණය කරයි. මන්ද අමතර ඒකක නිපදවීමෙන් ලාභ වැඩි කරගත හැකි නිසාවෙනි.

- ❖ පහළට බැවුම් වන ඉල්ලුම් වකුය ඇති ව්‍යාපාරයක ලාභ උපරිම වන නිමවුම් මට්ටම




මෙති  $y$  හිදි  $MR = MC$  වී ඇති අතර  $MC$  වකුය ඉහළ නගීමින් පවතී.

∴ සමතුලිතකා කොන්දේසි දෙකම ඉටු වන්නේ  $y$  හිදි ය.

ඉහළ සිට පහළට බැවුම් වූ ඉල්ලුම් වකුය ඇති ආයතනයක ලාභ උපරිම වන නිමවුම් මට්ටම ඉහළ රුප සටහනට අනුව  $Q_1$  හිදි තීරණය වේ.

$Q_1$  හිදි  $MC$  විශාල  $MR$  බැවින් සිවුම අඩු කෙරේ. මන්ද එසේ කිරීමෙන් අමතර ඒකකයක් ලැබෙන අලාභය අඩුකර ගත හැකි බැවිනි.

විශ්ලේෂණ 2 ක් යටතේ ලාභ උපරිමනය එකම ප්‍රස්ථාරය මගින් නිරුපනය කිරීම.



### පූර්ණ තරගකාරී ආයතනයක කෙටි කාලීන හැසිරීම

පූර්ණ තරගකාරී ආයතනයක් කෙටි කාලීන නිෂ්පානත්වය/වලිය තුළදී විධාන සහිරෝදක 2කට මුහුණ දෙමීන් කටයුතු කරයි.

01. පැවරුණු මිලක් හාවතා කිරීම.
02. නිෂ්පාදන තාක්ෂණය හා ධාරිතාව වෙනස්කළ තොගැක.

මෙවැනි සන්රෝදක මධ්‍යයේ ව්‍යවහාර උපරිම කිරීමේදී කෙටිකාලයේදී ආයතනය වැදගත් තීරණ 2 ක් ගත යුතුය.


01. තවදුරටත් නිෂ්පාදනයේ යෙදෙනවාද? නොඩ්ස්නම් ආයතනය වසනවාද?
02. තවදුරටත් නිෂ්පාදනයේ යෙදෙනවානම් නිපදවිය යුතු හාන්ච් ප්‍රමාණය කොපමණ ද?

මෙම නිසා පූර්ණ තරගකාරී ආයතනයක් කෙටි කාලයේදී ලාභ උපරිම කරන ( $MC = MR$ ) නිමවුම මට්ටම අවශ්‍යයෙන්ම ආර්ථික ලාභ ගෙනෙන නිමවුම මට්ටමක් නොවිය හැක. එබැවින් මෙවැනි ආයතනයකට කෙටි කාලයේදී මුහුණ දීමට සිදුවිය හැකි විකල්ප තත්ත්වයන් 3 ක්.

01. ආර්ථික ලාභ උපයමින් නිෂ්පාදනයේ යෙදීම
02. ආර්ථික ලාභ ගුණය මට්ටමේ නිෂ්පාදනයේ යෙදීම.
03. ආර්ථික අලාභ මට්ටමේ නිෂ්පාදනයේ යෙදීම.

### පූර්ණ තරගකාරී ආයතනයක ආර්ථික ලාභ ලැබීම.

ආයතනයක් කිසියම් නිමවුම පරාසයක් තුළ මුළු අයහාරය මුළු පිරිවැය ඉක්මවා යන විට ආර්ථික ලාභ ලබයි. මෙවැනි අවස්ථාවකදී ආයතනයක් හාන්ච් ඒකකයක් අලෙවිකරන මිල (P/AR) හාන්ච් ඒකකයක නිෂ්පාදන පිරිවැය (ATC) වඩා වැඩි විය යුතුය.



ආයතනය E ලක්ෂයේදී  $MR = MC$  බැවින් සමතුලිතයට පත් වේ. එවිට


$$\text{මුළු අයහාරය} = PEQ_0O$$

$$\text{මුළු පිරිවැය} = P_0FQ_0O$$

ආර්ථික ලාභය =  $PEFP_0$  වේ. එබැවින් ව්‍යාපාර ආයතනය E හිදී අනිපාමාණික ලාභ උපයයි.

## පුරුණ කරගකාරී ආයතනයක ආර්ථික ලාභ

මුළු අයහාරය මුළු පිරිවැයට සමාන වන විට ව්‍යාපාර ආයතනයක ආර්ථික ලාභ ගුනය වේ. එම නිමවුම් මට්ටමේදී භාණ්ඩය අලෙවිකරන මිල හරියටම එම භාණ්ඩයේ සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වේ. එවිට ආයතනය උපයනුයේ ප්‍රාමාණික ලාභ පමණි.



ආයතනය E ලක්ෂයේ  $MR = MC$  බැවින් සමතුලිතයට පත් වේ. එවිට


$$\text{මුළු අයහාරය} = PEQ_0O$$

$$\text{මුළු පිරිවැය} = \underline{PEQ_0O}$$

ආර්ථික ලාභය = O ගුනය වේ. එබැවින් ව්‍යාපාරය ආයතනය E හිදී ප්‍රාමාණික ලාභ උපයයි.

## පුරුණ කරගකාරී ආයතනයක ආර්ථික අලාභ ලැබීම.

ආයතනයක් මුළු අයහාරයට වඩා මුළු පිරිවැය එනම් නිමවුම් මට්ටම් වලදී ආර්ථික අලාභ ලබයි. එනම් ආයතනය භාණ්ඩ අලෙවිකරණ ඒකකයක මිල එම භාණ්ඩයේ සාමාන්‍ය පිරිවැයට වඩා අඩු වී ඇති බවයි.



යම් දෙනලද කේටි කාලයකදී මිල ගනුවෙකු- ලෙස ක්‍රියා කරන ආයතනයක් නිමවුම් ඒකක 20 ක් නිෂ්පාදනය කරනු ලැබේයැයි සලකන්න. වෙළඳපොල මිල රු. 50 ක් ලෙස නිමවුම් ඒකකයක සඳහන් වන අතර, නිමවුම් ඒකක 20 කදී ආයතනයේ සාමාන්‍ය මුළු පිරිවැය රු. 60 ක් ද සාමාන්‍ය විවලු පිරිවැය රු. 40 ක් ද වේ.


01. මෙම කේටිකාල පරිවිෂේෂනය තුළ ආයතනයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න.

02. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය කොපමෙන් ද?

### පුරුණ තරගකාරී ආයතනයක වසා දුම්මෙම් ලක්ෂණ

පුරුණ තරගකාරී ආයතනයක කේටි කාලය තුළ නිෂ්පාදනයේ තිරත වුවද නොවුවද ස්ථාවර පිරිවැය අනිවාර්යෙන්ම දැරිය යුතු වේ. නමුත් විවලු පිරිවැය දැරීමට සිදු වන්නේ නිෂ්පාදනයේ යෙදෙන විටය. මෙනිසා පුරුණ තරගකාරී ආයතනයක් කේටිකාලයේදී නිෂ්පාදනය තිරත වනවාද/ නැද්ද යන්න තිරණය වන්නේ අවම වශයෙන් තමන් වැයකරන විවලු පිරිවැයන් පියවා ගැනීමට ප්‍රමාණවත් අයභාරයක් ලැබෙනවාද/ නැද්ද යන්න වේ. එබැවින් එම ආයතනය නිෂ්පාදනයේ යෙදී සිටිනවාද වසා දමනවාද යන කඩියිම තිරණය වනුයේ මිල හා සාමාන්‍ය පිරිවැයේ හැසිරීම මතය.

එම නිසා පුරුණ තරගකාරී ආයතනයක් හාණ්ඩ සඳහා වන වෙළඳපොල මිල අවම සාමාන්‍ය විවලු පිරිවැයට වඩා අඩු නම් ව්‍යාපාරය වසා දුම්මෙම් තිරණය කරයි.



$AVC > P$  බැවින් මුළු අයභාරයෙන් විවලු පිරිවැයවත් පියවාගත නොහැකිව අලාභ උපරිම වේ. එබැවින් නිෂ්පාදනයේ නොයෙදේ.

මිල  $P_2$ හිදී,

$P > AVC$  බැවින් මුළු අයභාරයෙන් අතිරික්තයෙන් TFC වලින් යම් ප්‍රමාණයක් ආවරණය කරගත හැකිය. එහිදී අලාභය අවමකරගත හැකි නිසා නිෂ්පාදනයේ තිරත වේ.

මිල  $P_1$ හිදී, (E ලක්ෂයේදී)

$P = AVC$  වේ. එහිදී ආයතනයවසා දුම්මෙමන් හෝ පවත්වාගෙන යාමෙන් හෝ සිදුවන පාඩුව සමාන වේ.


ඒ අනුව පුරුණ තරගකාරී ආයතනයක කෙටි කාලීන සාමාන්‍ය විවලා පිරිවැය (AVC රුපසටහනේ E ලක්ෂය) අවම ලක්ෂය “ආයතනය වසා දුම්මේ ලක්ෂය” ලෙස හඳුන්වයි. ඒ අනුව නිෂ්පාදකයෙක් (ආයතනයක්) නිෂ්පාදනයේ නිරතවීමට අපේක්ෂා කරනු ලබන අයම මිල වනුයේ සාමාන්‍ය විවලා පිරිවැය වකුයේ අවම ලක්ෂයට සමාන වූ මිලකි.

### පුරුණ තරගකාරී ආයතනයක කෙටි කාලීන සැපයුම් වකුය

වෙළඳපාලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ ආයතනය වෙළඳපාලට සැපයීමට සූදානම් ප්‍රමාණයෙන් සැපයුම් වකුය මගින් දක්වේ.


පුරුණ තරගකාරී ආයතනයක් සමත්ලිතයට පත් වන්නේ  $MR = MC$  වන විටදිය. එම නිසා පුරුණ තරගකාරී ආයතනයක් අවම සාමාන්‍ය විවලා පිරිවැය (AVC) ට වඩා භාණ්ඩයේ මිල වැඩිනම් සැපයුම් කිරීමට ඉදිරිපත් වේ. AVC ට වඩා භාණ්ඩයේ මිල වැඩි වන විට  $MR = MC$  කොන්දේසිය ඉෂ්ය වනුයේ කුමයෙන් වැඩිවන නිමවුම් මට්ටම වැඩි වේ. එමතිසා මිල වැඩිවන විට සැපයුම් ප්‍රමාණය කුමයෙන් වැඩිවේ. නමුත් භාණ්ඩයේ මිල AVC ට වඩා අඩු නම් ආයතනයක් නිෂ්පාදනයේ තොයෙදෙන බැවින් අවම සාමාන්‍ය විවලා පිරිවැයට වඩා අඩු මිල වලදී සැපයුමක් තොමැත.

P/AVC/MR



මේ නිසා පුරුණ තරගකාරී ආයතනයක කෙටි කාලීන සැපයුම් වකුය වනුයේ සාමාන්‍ය විවලා පිරිවැය වකුයට (AVC) ඉහළින් පිහිටි ආන්තික පිරිවැය වකුය වේ.

නිෂ්පාදන ආයතන වල සැපයුම් වකුයන් හි තිරස් එකතුවෙන් කරමාන්තයේ සැපයුම් වකුය බිජි වේ. සැම ආයතනයක්ම එක සමාන පිරිවැය තත්ත්වයන්ට මුහුණ දෙන බැවින් එක් ආයතනයක සැපයුම් වකුය කරමාන්තය තුළ සිටින ආයතන සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් කරමාන්තයේ සැපයුම් වකුය  $P_1$  මිලේදී පූර්ණ නමුෂ තත්ත්වයක් පෙන්වුම් කරයි.



### පූර්ණ තරගකාරී ආයතනයක දිගු කාලීනස මතුලිතය

ආබාධ ප්‍රවේශයක් පවතින නිසා කෙටිකාලයේදී අවප්‍රාමාණික ලාභ ලබන අවස්ථා වලදී අලුත් කරමාන්ත ආයතනයට ප්‍රවේශ වේ. එවිට වෙළෙඳසැල් වැඩි වීමෙන් මිල අඩු වී අවප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයට කරමාන්තය පත්වේ.

නමුත් ආබාධ පිටවුම නිසා කරමාන්තය තුළ සිටින ආයතන කෙටි කාලයේදී පාඩු ලබන්නේ නම් කරමාන්තයෙන් පිට වේ.

එවිට වෙළඳ සාපයුම අඩු වී මිල ඉහළ යන අතර ආයතනය ලබමින් සිටි අලාභ ක්‍රමයෙන් අඩු වී ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයට පත් වේ. මෙනිසා ප්‍රාමාණික ලාභ ලබදී ආයතනය කරමාන්තයෙන් පිටවීමට පෙළුම්මක් ඇති නොවේ. එසේම අලුත් ආයතන කරමාන්තයට ප්‍රවේශ වීම සඳහා ද පෙළුම්මක් ඇති නොවේ. එබැවින් පූර්ණ තරගකාරී ආයතනයක දිගු කාලීනස මතුලිතය තීරණය වන්නේ ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයේදී ය. එහිදී ආර්ථික ලාභ ගුනා වේ.

ලක්ෂණ	පුරුණ තරගය	ඒකාධිකාර තරගය	ඒකාධිකාරය	කතිපයාධිකාරය
01. ආයතන සංඛ්‍යාව	අති විශාල වේ	විශාල වේ	එකකි	අතලොස්සකි
02. ආමද්දක හාණේඩ සමග හරස් ඉල්ලුම් නමුනාව	අපරිමිතයකි.	ඉහළ අගයකි	ඉතා අඩු අගයකි	නමුන හෝ පුරුණ නමුන වේ
03. ප්‍රවේශය හා පිටවුම	අබාධ වේ	අබාධ වේ	බාධාකාරී වේ	බාධාකාරී වේ
04. ආයතනය මූහුණ දෙන ඉල්ලුම් වකුය	පුරුණ නමුනයි	නමුන වේ	පහළට බැවුම් වේ	බිඳුණු ඉ/වකුයට මූහුණ දේ
05. නිෂ්පාදිතයේ ස්වභාවය	සමජාතියයි	ප්‍රහේදීතයි	සුවිහේෂී වේ	ප්‍රහේදීත හා ප්‍රහේදීත නොවූ
06. මිල තීරණය තීම කෙරෙහි බලපෑම	මිල ගනුවෙකි. (පැවරුණු මිලක්)	හාණේඩ ප්‍රහේදීතය හේතුවෙන් සුළු මිල වෙනස්වීම් දැකිය හැකිය.	මිල සකසන්නෙකි	මිල තීරකයෙකි
07. දිග කාලයේ ලාභය	ප්‍රාමාණික ලාභ	ප්‍රාමාණික ලාභ	අතිප්‍රාමාණික ලාභ වේ	අතිප්‍රාමාණික ලාභ ලබයි
08. ප්‍රවාරණය	ප්‍රවාරණයක් තැත	සුළු ප්‍රවාරණයක් ඇත.	දැනුමවත් කිරීමේ ප්‍රවාරණයක් ඇත.	තියුණු ප්‍රවාරණයක් ඇත.
09. උදාහරණ	සහල්, බුලත්, බඩු ඉරිගු	ආපන යාලා, සිල්ලර කඩ, බාබර සාප්පු	දුම්රිය සේවා, ජල සම්පාදනය	රුපවාහිනී සේවා, ගැස්, පුවත්පත්

නිපුණතා මටචම 4.6 : නිෂ්පාදන සාධක වෙළඳපොල හැසිරීම විස්තර කරයි.

කාලවිෂේෂ සංඛ්‍යාව : 08

අපේක්ෂිත ඉගෙනුම පල :

- සාධක ඉල්ලම විග්‍රහ කරයි.
- සාධක සැපයුම විග්‍රහ කරයි.
- සාධක මිල තීරණය වන ආකාරය විග්‍රහ කරයි.
- නිෂ්පාදන සාධක ඉපැයුම විස්තර කරයි.
- සංකාම ඉපැයුම සහ ආර්ථික බදු කුලිය ඉල්ලම සැපයුම් වකු ඇසුරෙන් පෙන්වයි.
- සංකාම ඉපැයුම හා ආර්ථික බදු කුලිය අතර වෙනස නිදුසුන් සහිත ව පැහැදිලි කරයි.

## සාධක වෙළෙඳපොල (Factor Market)

### නිෂ්පාදන සාධකයක ඉල්ලුම


නිෂ්පාදන සාධකයක් සඳහා ඇත්තේ ව්‍යුත්පන්න (වතු) ඉල්ලුමකි. මන්ද නිෂ්පාදන සාධක වලට ඉල්ලුමක් හටගන්නේ සූජු ඉල්ලුම් ලබා දෙන හාණේඩ් / සේවා සඳහා හෝ ඒවායින් ලබා දෙන සූජු උපයෝගී හාවය මත නිසා නැතිනම් ඒවා යොදා නිෂ්පාදනය කරන හාණේඩ් හා සේවා වලට ඇති ඉල්ලුම් නිසාවෙනි.

නිෂ්පාදන සාධකයක් මගින් සූජු උපයෝගීතාවක් යොදා තොගයි. එහෙත් එම සාධක යොදාගෙන සූජු උපයෝගීතාවක් සහිත හාණේඩ් හා සේවා නිෂ්පාදනය කළ හැක. එබැවින් නිෂ්පාදන සාධකයකට ඉල්ලුමක් ඇති වන්නේ එම සාධකය සතු හාණේඩ් / සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාව හෙවත් එලදායිතාවය හේතුවෙනි. එනිසා නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.

01. සලකා බලන සාධකයේ මිල
02. විකල්ප සාධක මිල
03. සාධක එලදායිතාව
04. එම සාධකය යොදාගෙන නිපදවන හාණේඩ්/සේවා සඳහා ඇති ඉල්ලුම

### නිෂ්පාදන සාධකයක මිල/ ප්‍රතිලාභී

නිෂ්පාදන සාධක සඳහා ඇති ඉ.භ.සැ. මත සාධක මිල හා සේවා නියුත්ත ප්‍රමාණය තීරණය වේ.



නිෂ්පාදන සාධකයකට තීරණය වන මිල යනු ඒවා නිෂ්පාදන සාධකය සේවා නියුත්ත කිරීමේ ප්‍රතිලාභයයි.

## ශ්‍රම වෙළඳපාල (Labour Market)

සේවා යෝජකයන් හා සේවා දායකයන් අතර ඉමය පුවමාරු වන වෙළඳපාල ඉම වෙළඳපාලයි.

### ❖ ඉම ඉල්ලුම

විවිධ වැටුප් අනුපාතයන් යටතේ (මිලට ගැනීමට) සේවා නියුත්ත කිරීමට සූදානම් ඉම පැය ගණන ඉම ඉල්ලුමයි.

01. වැටුප් අනුපාතිකය
02. ඉම එලදායිතාව
03. විකල්ප සාධක වල මිල
04. ඉමය හාවිතා කර නිපදවන හාණ්ඩිවල ඉල්ලුම

යන සාධක මත ඉම ඉල්ලුම තීරණය වේ. මෙහිදී ඉම ඉල්ලුම් වකුය එනම් (විවිධ වැටුප් අනුපාතික යටතේ ආයතනයක් විසින් සේවා නියුත්ත කිරීමට සූදානම් ඉම එකකයක සම්බන්ධතාව) පහළට බැවුම් වේ. එයට හේතුව වැටුප් අනුපාතිකය සහ ඉම ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පැවතිමයි.

## ශ්‍රම සැපයුම්


විවිධ වැටුප් අනුපාතික යටතේ ඉමය සැපයීමට සූදානම් ඉම එකක ප්‍රමාණය තනි පුද්ගල සැපයුමයි. එය වැටුපෙන් ලැබෙන අපයෝගිතාව හා රැකියාවෙන් ලැබෙන උපයෝගිතාවය මත තීරණය වේ. නමුත් ආරථිකයක ඉම සැපයුම වන්නේ යම් දෙන ලද අවස්ථාවක එලදායී ආරථික කටයුතු සඳහා යොදවා ඇති සහ යෙද්වීමට අභේක්ෂිත ඉම එකක ප්‍රමාණයයි. එය පහත කරුණු මත තීරණය වේ.

01. ජනගහනයේ ප්‍රමාණය හා වයස් ව්‍යුහය
02. ජනගහනයෙන් ඉම හමුදාවට අයත් වන ප්‍රමාණය
03. වැඩකරන කාලය
04. ඉම හමුදාවේ කාර්යක්ෂමතාව හා නිපුනතාව
05. වැටුප් අනුපාතිකය

විවිධ වැටුප් අනුපාතික යටතේ පුද්ගලයෙකු විසින් සැපයීමට සූදානම් ඉම එකක ප්‍රමාණය ජ්‍යාමිතිකව නිරුපනය කළ විට එය ඉම සැපයුම් වකුයයි. වැටුපෙහි දන ග්‍රිතයක් වන මෙය සමස්ථ ඉම සැපයුම් වකුය ලෙස ගොඩනැගීමට තනි පුද්ගල ඉම සැපයුම් වකුවල තිරස් එකතුව ගැනීමෙන් පුළුවන.

## ශ්‍රම වෙළඳපාල සමතුලිතය

වෙළඳපාල ඉල්පුම්/ සැපයුමේ අනෙක්කා ක්‍රියාකාරීත්වය මත සමතුලිත වැටුප් අනුපාතිකය හා සමතුලිත සේවා නියුක්ති මට්ටම තීරණය වේ.



මෙහි  $W_1$  යනු සමතුලිත වැටුප් අනුපාතිකය වන අතර  $L_1$  යනු සමතුලිත සේවා නියුක්ත මට්ටමයි.

## වැටුප්

වැටුප්, මූල්‍ය හා මූර්ත යනුවෙන් දෙයාකාර වේ.

මූල්‍යමය වැටුප යනු යම් කාලවිශේදක් සඳහා ග්‍රුමය සැපයීම වෙනුවෙන් ගෙවනු ලබන මූදල් ප්‍රමාණයයි. නාමික වැටුප, මූදල් වැටුප නමින්ද හැඳින්වන මෙය මූර්ත වැටුපෙන් වෙනස් වේ. මූර්ත වැටුප යන්නෙන් අදහස් වන්නේ මූදල් වැටුපෙන් මිලදී ගත හැකි හාණේඩ හා සේවා ප්‍රමාණය හෙවත් මූදල් වැටුපේ ක්‍රය ගක්තියයි. හාණේඩ හා සේවා මිල ගණන් මත තීරණය වන මෙය පහත පරිදි ගණනය කළ හැකිය.


$$\text{මූර්ත වැටුප} = \frac{\text{මූදල් වැටුප} / \text{මූල්‍ය}}{\text{පාරිභෝගික මිල ද්‍රාගකය}} \times 100$$

## ප්‍රාග්ධන වෙළඳපොල

ප්‍රාග්ධන ය යනු නිෂ්පාදන ක්‍රියාවලිය පහසු සහ වේගවත් කිරීම උපයෝගී කර ගනු ලබන මිනිසා විසින් බිජිකරන ලද නිෂ්පාදන සාධකයකි. මෙම ප්‍රාග්ධනය බිජි කිරීම සඳහා සම්පත් උපයාගනු ලබන්නේ තම වැයකල හැකි ආදායමෙන් පරිහොත්තනය තොකාට ඉතිරිකර ගත් ප්‍රමාණයෙනි. මෙලෙස ඉතිරිකර ගත් ආදායම නිෂ්පාදන ආයතන විසින් ආයෝතනය සඳහා ගෙයට ගන්නා අතර එම කාර්ය සිදු වන්නේ ගෙය අරමුදල් වෙළඳපොල තුළිණි.

## පොලී

ප්‍රාග්ධනය භාවිතා කරමින් ගෙවනු ලබන මිල පොලීයයි. නැතිනම් ආයෝතනය කරනු ලබන ප්‍රාග්ධනය විසින් උපයාගනු ලබන ආදායමක් හෝ අරමුදල් ගෙයට ලබා ගැනීමේ පිරිවැයක් හෝ වේ. ගෙය අරමුදල් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම මත තරගකාරී වෙළඳපොලක පොලී අනුපාතය තීරණය වේ.



ගෙය අරමුදල් ඉල්ලුම සහ පොලී අනුපාතිකය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් ඇති අතර ගෙය අරමුදල් සැපයුම හා පොලී අනුපාත සැපයුම අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි.

පොලී අනුපාතය දෙයාකාර වේ.

### 01. නාමික පොලී අනුපාතිකය

මූදලේ නාමික අගය පදනම් කරගෙන ප්‍රකාශ කරනු ලබන පොලී අනුපාතිකය නාමික පොලී අනුපාතය වන අතර සාමාන්‍යයෙන් වේ. මෙය ප්‍රකාශ කරන්නේ මෙම නාමික අගයෙනි. එනම් මූදලන් ලැබෙන පොලීයයි. මූල්‍ය පොලී අනුපාතිකය ලෙසද මෙය හැඳින්වේ.

## 02. මූර්ත පොලී අනුපාතිකය

උද්ධමනය සඳහා ගෙවන ලද පොලී අනුපාතිකය මෙනමින් හැඳින්වේ. නැතිනම් මුදලින් ලැබෙන පොලියේ කතුය ගක්තිය සි. නාමික පොලී අනුපාතයෙන් උද්ධමන අනුපාතිකය අඩු කළ විට මූර්ත පොලී අනුපාතිකය ලැබේ.

මූර්ත පොලී අනුපාතිකය = නාමික/මුල්‍ය පොලී අනුපාතිකය - උද්ධමන අනුපාතිකය

උද්ධමන අනුපාතිකය නාමික පොලී අනුපාතිකයට සමාන වූ විට මූර්ත පොලිය ඉනා වේ.

උද්ධමන අනුපාතිකය නාමික පොලී අනුපාතිකයට වඩා විශාල වූ විට මූර්ත පොලිය සාර්ථක වේ.

උද්ධමන අනුපාතිකය නාමික පොලී අනුපාතිකයට වඩා කුඩා වූ විට මූර්ත පොලිය දෙන වේ.

∴ මූර්ත පොලී අනුපාතිකය දෙන, සාර්ථක හෝ ඉනා විය හැකිය.

## සංක්‍රාම ඉපැයුම් හා ආර්ථික බදුකුලී

### **සංක්‍රාම ඉපැයුම (Transfer Earning)**

කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා හාවිතයෙහි (වර්තමාන) රඳවා තබා ගැනීම සඳහා එම සාධකය අපේක්ෂා කරන අවම මිලයි. එකිනේ සාධකයට එම අවම පිරිවැයවත් ආවරණ කර ගැනීමට නොහැකි නම් එම සාධකය තවදුරටත් එම කාර්යයෙහි නිරත නොවී එම ඉපැයුම් ලබාගත හැකි වෙනත් විකල්ප හාවිතයන් කරා විතැන් වේ. එබැවින් සංක්‍රාම ඉපැයුම මගින් නිරුපනය කරනුයේ එම පිරිවැයේ ආවස්ථික පිරිවැයයි. ව්‍යවසායකයෙකුගේ සංක්‍රාම ඉපැයුම වන්නේ ප්‍රාමාණික ලාභයයි.

### **ආර්ථික බදු කුලී ( economic Rent)**


කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා හාවිතයෙහි රඳවා තබා ගැනීම සඳහා අපේක්ෂා කරන අවම ගෙවීම (සංක්‍රාම ඉපැයුම) ඉක්මවා උපයා ගන්නා අතිරික්ත ආදායම ආර්ථික බදු කුලීයයි. නැතිනම් සත්‍ය ඉපැයුම්, සංක්‍රාම ඉපැයුමේට වඩා වැඩිනම් එම අතිරික්තය ආර්ථික ඉදු කුලීයයි. එම ආර්ථික බදු කුලීය සාධක වෙළෙඳපාලේ අතිරික්තයයි. ව්‍යවසායකත්වයේ ආර්ථික බදු කුලීය වන්නේ ආර්ථික ලාභයයි.

දැන් :- කිසියම් පුද්ගලයෙකු ව්‍යාපාරයක් ඇරඹීම වෙනුවෙන් හතෙක් මාසිකව රු. 50000 ක වැටුපක් හිමි රැකියාවන් ඉවත් විය. ව්‍යාපාරයෙන් ඔහු මාසිකව රු. 75 000 ක ආදායමක් උපයයි නම්,

01. සංක්‍රාම ඉපැයුම රු. 50 000
02. ආර්ථික බදු කුලීය රු. 25 000

සංක්‍රාම ඉපැයුම් සහ ආර්ථික බදු කුලීය ඕනෑම නිෂ්පාදන සාධකයකට පොදු සංකල්පයක් වන අතර සංක්‍රාම ඉපැයුමේ සහ ආර්ථික බදු කුලීයේ ප්‍රමාණය සැපයුම් නමුතාව මත තීරණය වේ.


සංක්‍රාම ඉපැයුම් හා ආර්ථික බදු කුලී පහත පරිදි නිරුපනය කළ හැකිය.



## සංක්‍රාම ඉපැයිම, ආර්ථික බදු කුලී හා සැපයුම් නම්වතාව


ඒකීය සැපයුම් වකුය

හිසේන් පුරවන්න




PEQO	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
OEQ	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
PEO	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....

අනම්‍ය වකුය



PEQ0	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
Q <sub>0</sub> EQ	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
PE Q <sub>0</sub> O	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....


සුර්ක අනම්‍ය වකුය



PEQ0	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
PE QO	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....


මුළු ඉපයිම ..... ටෙව්

### නම්‍ය වකුය



$P_0EQ_0$	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
$PEP_0$	<input type="triangle"/>	වර්ගල්ලය	= .....
$PEQ_0$	<input type="square"/>	වර්ගල්ලය	= .....

### පූර්ණ නම්‍ය වකුය



$PEQ_0$	<input type="checkbox"/>	වර්ගල්ලය	= .....
$PEQ_0$	<input type="triangle"/>	වර්ගල්ලය	= .....

මුළු ඉපයිම ..... තේ

සැපයුම නම්‍ය වනවිට වැඩි ඉපයිම සංකාම ඉපයිම වන අතර අනම්‍ය වන විට වැඩි ඉපයිම ආර්ථික බදු කුලී වේ. සැපයුම පූර්ණ නම්‍ය වන විට වැඩි ඉපයිම සංකාම ඉපයිම වන අතර සැපයුම පූර්ණ අනම්‍ය වන විට වැඩි ඉපයිම ආර්ථික බදුකුලී වේ.



# A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

## DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



[www.ALNoteBook.com](http://www.ALNoteBook.com)

## Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."